

බක්නොලි 27 අනුරූපාන්ත්‍රිවත්
සැමරීලේ උත්සවයේ වැදගත්කම එහිඛැව
අධ්‍යාපන වාර්තාව
හේතා ලක්මනි ජ්‍යෙෂ්ඨීය



පටුන

01. ස්තූතිය
02. හැඳින්වීම
03. පළමු පරිවිෂේෂය - හැඳින්වීම
04. දෙවන පරිවිෂේෂය - අධ්‍යයන ක්‍රමවේදය
05. තෙවන පරිවිෂේෂය - ලෝකයේ සිදුව ඇති අතුරුදහන්කරුවීම් සහ ස්මාරක ගොඩනැගීම
06. සිව්වන පරිවිෂේෂය - අතුරුදහන් කරවීම පිළිබඳ සැමරුම සහ ස්මාරකය
07. පස්වන පරිවිෂේෂය - විශ්ලේෂණය
08. හයවන පරිවිෂේෂය - නිගමන සහ යෝජනා
09. හත්වන පරිවිෂේෂය - සමාලෝචනය

ස්ථානිය

‘රකිව ට ලකිග’ මානව හිමිකම් මධ්‍යස්ථානයේ බුලෝ ප්‍රතාන්දු, පිලිප් දිසානයක, වසන්ත රැනිල්, ප්‍රසන්ග ප්‍රතාන්දු, එරන්ත ශ්‍රීනාත්, ශ්‍රීනිකා නිලාපත්‍රී, මහේෂ් වන්න, නදිගානි මාලිංග සහ අම්ල දුර්ජනට.

- සම්මුඛ සාකච්ඡා සඳහා කාලය ලබා දුන් සියලුම දේශපාලයුණුන්ට, මානව හිමිකම් ක්‍රියාධරයන්ට, නීතිඥ මහත්වරුන්ට සහ වින්දින පවුල්වල සමාජිකයන්ට.
- පරීවර්තන කාර්යයේදී සහය දුන් අල්මා සහ අනුරාධා සොයුරියන්ට.
- මෙම පර්යේෂණ කාර්යයට අවස්ථා දැනුම සහ සහය ලබාදුන් ප්‍රියදුර්ගනී ප්‍රේමරත්න සොයුරියට සහ බුද්ධික විජයව්‍යුමට.
- නත් අයුරින් සහය දුන් සැමට.

හැඳින්වීම.

ශ්‍රී ලංකාව අතුරුදුහන්කරවීම් සම්බන්ධව කුපකට සිද්ධියක් උසුලන රටක් බවට 1970 දැකයේදී පත් වූ බව නොරහසකි. එකී අතුරුදුහන්කරවීම් සංස්කෘතිය අද දැක්වාම ශ්‍රී ලංකාවේ දේශපාලන වපසරිය තුළ තමාට විරෝධී වන, තමා ප්‍රශ්න කරන පුද්ගලයන් කෙරෙහි යොමුව ඇති බව හඳුනාගත හැකිය. මෙකී දේශපාලන සන්දර්හය සමග බැඳී ඇති මෙම තත්ත්වය 1987-1989 කාලයේ අති දරුණු ලෙස පැවති අතර 1989 ඔක්තෝම්බර් 27 වන දින වෙළඳ කළුප කමිකරු නායකයකු වූ එව්.එම්. රංජිත් සහ මහුගේ නීති උපදේශක වූ එම්. ලයනල් නමැත්තා සිදුව උද්දෙශීල්ව හන්දියේදී මරා දුමා තිබුණු අතර 1991 ඔක්තෝම්බර් 27 වන දින 17 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් එම ස්ථානයේදී ඔවුන් සිහිපත් කිරීම ඇරෙහිතා. එතැන් පටන් වසර 22ක් පුරාවට පොදුවේ ශ්‍රී ලංකාව තුළ එසමයෙහි අතුරුදුහන්කරවූවන් මෙම ස්ථානයේදී සැමරීම ආරම්භ කළ අතර 2000 වසරේදී මෙම ස්ථානයේ ස්මාරකයක් ද ගොඩනගැ මෙය ශ්‍රී ලංකාවේ ජාතික වශයෙන් අතුරුදුහන්කරවූවන් සැමරීමට පවත්නා පොදු ස්ථානය බවට පත්විය.

මෙවත් බෙදුපනක සිදුවේමක් ඉතිහාසයේ සිදු වූ බව අමතක නොකිරීමත්, එය යැවැළු නොවිය යුතු බවත්, ඒ සඳහා කටයුතු කළ යුතු බවත් අරමුණු කරගනීමෙන් මෙම සැමරීම සංවිධානය වී ඇති අතර මෙම සැමරීම අතුරුදුහන්කරවීම් සම්බන්ධව යම් බලපෑමක් සිදු කරනවාද, මෙම සැමරීම් උත්සවය සමාජයට වැදගත් ද සහ එය දිගෝට පවත්වාගෙන යා යුතු ද, එහි ද්‍රේවලනා සහ වෙනස්විය යුතු අංශ කෙරෙහි අවධානය යොමුකරමින් මෙම පර්යේෂණය සිදු කළ බව මෙහිලා සඳහන් කළ හැකිය.

පළමු පර්විලේදය

හඳුන්වීම

ශ්‍රී ලංකාව 1948 දී බ්‍රිතාන්‍යයෙන් බොම්බියන් තත්ත්වයේ නිදහස බ්‍රැග්‍රැන්ත්‍රුවාදී රාජ්‍යයක් ලෙස කටයුතු කිරීමට පටන් ගති. එක්සන් පාතික පක්ෂයේ ඩී.එස්. සේනානායක මහතා පළමු අගමැතිවරයා ලෙස පත්වූ අතර දක්ෂීණාංඡක නැමුරුවකින් යුක්තව ලේඛයේ රටවල් සමග සබඳතා පවත්වීමෙන් මෙරට පාලනය ගෙනයාමට සමත් විය. 1956 දී එස්.ච්‍රිඩ්‍රිඩ්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා දක්ෂීණාංඡක සහ වාමාංඡක යන දේශපාලන ද්‍රේශනයන්හි මැද මාවතක පාලනය ගෙනයාමට සමත් වූ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ කරගත් මහජන එක්සන් පෙරමුණා ආණ්ඩුව මගින් පාලන කටයුතු සිදු විය. අනතුරුව සිරිමාවේ බණ්ඩාරනායක මැතිනිය, බණ්ඩාරනායක මහතාගේ අනාවයෙන් පසුව බලයට පැමිණි අතර ශ්‍රී ලංකාව තුළ ව්‍යුතමානය දක්වා ම එක්සන් පාතික පක්ෂය සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනත් පක්ෂ සමග සංධානගත වෙමින් වරින් වර මෙම පක්ෂ දෙක බලයට පත්වී මෙරට පාලනය ගෙන ගිය බව හඳුනාගත හැකි ය.

ශ්‍රී ලංකාව තුළ ඉතිහාසයේ පටන්ම වරින් වර විවිධ ගැටුම්, කේළඨාල පැවති අතර ජීවා විවිධ තත්ත්වයන් යටතේ සිදු වූ බව හඳුනාගත හැකි ය. නිදහස බ්‍රැජ්‍රැන්ත්‍රුවා ගැනීමට, රාජ්‍ය බලය බ්‍රැජ්‍රැන්ත්‍රුවා පැවතින පිඩිමට මගින් ම පාතිය මත පදනම්ව තුම්යේ අයිතිය සහ අනෙකුත් අයිතිවාසිකම් බ්‍රැජ්‍රැන්ත්‍රුවා ගැනීම ආදි විවිධ ගැටුල අරඹය ජීවා පැනනැගුණු බව හඳුනාගත හැකි ය.

1971 කැරුල්ල පැවති ශ්‍රී ලංකා රජයට එරෙහිව සිදු වුණු පළමු අසාර්ථක ආයුධ සන්නද්ධ වූ තරුණා කැරුල්ල බවට හඳුන්වීය හැකිය. පැවති සිරිමාවේ බණ්ඩාරනායක මහත්මයගේ රජයට එරෙහිව ආයුධ සන්නද්ධ වූ තරුණා පිරිසක් ජනතා විමුක්ති පෙරමුණා භරඟා 1971 මැයි මස 5 වන දා එය ආරම්භ කළ අතර 1971 ජූනි මාසය අවසානය තෙක් එය පැවතිනි. ආයුධ සන්නද්ධ තරුණා කැරුලිකරුවන් ශ්‍රී ලංකාවේ නගර සහ ප්‍රාදේශීකයන් කිහිපයක් අල්ලා ගැනීමට සමත් වූ අතර හමුදාව සහ පොලිසිය මගින් කැරුල්ල සම්පූර්ණයෙන් ම මැධ්‍යපැවත්මීමට ආණ්ඩුවට හැකි විය.

රෝහනා විශේෂීරුගේ නායකත්වයෙන් යුත් වයස අවු. 16 - 25 යන වයස්වලට අයත් බහුතරයක් වූ කැරුල්ලට සම්බන්ධ වූ අතර අසාධාරණ සමාජ - ආර්ථික සහ දේශපාලන තුම්ය පිටුඳකීම සහ සමානාත්මකාවයෙන් යුත් සමාජයක් බිජිකර ගැනීම අරඹය ඔවුන් විසින් මෙම කැරුල්ල දියත් කළ බව පෙනේ. මෙම කැරුල්ලේදී 5000කට ආසන්න පිරිසක් පිටිත අහිමි වූ අතර විසිනුසකට ආසන්න පිරිසක් සිරුත වූ තරුණා පිරිසක් පිටිත අහිමි වූ අතර මේ පිළිබඳව සොයා බැඳීමට සිරිමාවේ බණ්ඩාරනායක අගමැතිනිය එවකට සිටි අගවිනිසුරුවරයා ප්‍රමුඛ පස්දෙනකුගෙන් යුත් කොමිසමක් පත් කළ අතර තරුණා අසහනය පිළිබඳ කොමිසම ලෙස එය හැඳින්විණි. සිදු වූ තත්ත්වයට බලපාන ලද හේතු සොයා බැඳීම සඳහා මෙම කොමිසම පත් කළ අතර එයට ද ශ්‍රී ලංකා ඉතිහාසයේ අන් කොමිෂන් සහාවලට අත්වූ ඉරුණාම ම අත්විය.

1971 දකුණේ පැවති කැරුල්ල සාර්ථක වී පරාජයට පත්වුව ද 1980 දැක්කයේදී උතුරේ දුව්ඩි තරුණායන් ආයුධ අනට ගෙන නිපැවීම සහ අයිතිවාසිකම් අරඹය සටන් කිරීම ආරම්භ විය. ඔවුන්ට ජනතා විමුක්ති පෙරමුණාගේ මෙම පිටුබලයක් ලබාගුණු බව දැක්විය හැකි ය. 1987 දී නැවත ජනතා විමුක්ති පෙරමුණා සමග දේශප්‍රේම් ජනතා ව්‍යාපාරය (Patriotic Liberation Organization)නම්න තරුණායන් සංවිධානය වීම ආරම්භ වූ අතර පැවති එක්සන්

ජාතික පක්ෂයේ දේශපාලන තත්ත්වය සහ රටේ පැවති තත්ත්වයන්ට එරෙහිව ඔවුන්ගේ කැරලි ගැසීම ආරම්භ වේ ය.

විරෝධතාවයන් සංවිධානය කෙරෙනේ ඉන්ද - ලංකා ගිවිසුම ඇති කිරීම, 13 වන වසවස්රා සංගේධනය මගින් ගෙන ආ පළාත් සහ පළාත් සහාවලට එරෙහිව, ව්‍යාප්තවාදයට එරෙහිව, කුල පිඩිනය නිසා සමාජයේ පහළ කුලවල තරෙණායන්ට සිදු වූ පිඩාකාරී තත්ත්වයෙන් මේමට, විරෝධියාව, පිවත්වීමට සුරෙන වැටුප් නොවීම, සරසව් වසා දැමීම, උපාධි මුදලට විකිණාන සහ විශ්වවිද්‍යාල ගිෂ්ඨයන් මර්ධනය කිරීමට එරෙහිව, දේශපාලනය තුළ නියැලීමට වර්ප්‍යාද හිමි පත්තියට පමණක් අවකාශ හිමි විම තුළ එය වෙනස් කිරීමට සහ ජනාධිපතිවරයා තම දුරයේ දිගින් දිගිමට රැඳී සිරීම හා පාර්ලිමේන්තුව විසුරුවා නොහැරීමට විරැදුෂ්‍යතාවය පළ කිරීමට, නව යටත්විෂිතවාදී ආර්ථික ප්‍රතාපත්තිය තුළ ආර්ථික වශයෙන් විදින්හට සිදු වූ පිඩාවලින් මේමට, ආන්ත්‍රික විසින් ජනතා ව්‍යුත්ති පෙරමුණ දේශපාලනය කිරීම නතර කිරීමට සහ එම පක්ෂය මර්ධනය කිරීමට එරෙහිව ආදි වශයෙන් සහ මෙවති තත්ත්වයන් නොපවතින සාම්කාමී සමානාත්මකාවයෙන් යුත් රාජ්‍ය පාලනයක් ජනතා ව්‍යුත්ති පෙරමුණ යටතේ පිහිටුවීම යන අරමුණු පෙරදැරිකරගෙන බව හඳුනාගත හැකි ය.

මේ තත්ත්වය යටතේ ජනතා ව්‍යුත්ති පෙරමුණ තම සහ්නද්ධ බලය යොදා ගනිමින් තම මාවත සකස් කරගැනීමට කටයුතු කළ අතර එකස්ත් ජාතික පක්ෂයට සහ එහි ආධාරකරුවන්ට, රජයේ නිලධාරීන්ට, ජනාධිලි සහ අගමැතිට එරෙහිව තුස්තවාදී ක්‍රියාමාර්ග ගෙන යමින් පහරදීම්, මේමැරිම්, පිවිත සහ දේපළ හානි කිරීම් පැවතිනි. රජයේ ආයතන, භාණ්ඩ, පුද්ගලික දේපළ, සාමාන්‍ය ජනතාවට (ඔවුන්ට එරෙහිව කටයුතු කරන) හානි කරමින්, හර්තාල් දියන් කරමින්, කඩ සාප්පු වසා දුම්මන්, සාමාන්‍ය ජන පිවිතය අවුල් කරමින් සාමාන්‍ය පුද්ගලයන් බොහෝ පිරිසක් ද මරුමුවට පත් කිරීමට කටයුතු කළ හ.

රජය ද මිට නොදෙවති ලෙස කටයුතු කරමින් මෙතෙක් ඉතිහාසයේ නො වූ විරු අයුරින් ඉතා මිලේවිඡ ලෙස මෙම තරෙණායන් සංඟාරය කිරීමට පටන්ගත් අතර සාමාන්‍ය අදාළ වන්නේ තරෙණා පිවිත 30000 ත් 60000 ත් අතර ප්‍රමාණයක් මෙරටට අනිමි වූ බවයි. විශේෂයෙන් ම රජයේ ආයිත්වාදය ලත් හමුදාව ද, ප්‍රාදේශීය කළ බලල්ල යන නාමවලින් පෙනී සිටි අවශ්‍යතා කත්ත්බාම් ද තරෙණායන් බලහන්කාරයෙන් රැගෙන ගොස් ඔවුන් විනාශ කිරීමට කටයුතු කළ බව හඳුනාගත හැකිය.

වඩාන් බෙදාර්හක සිදුවීම වන්නේ ලංකා ඉතිහාසයේ මෙතෙක් නොවූ විරු අයුරින් ඉතා මිලේවිඡ ලෙස තරෙණායන් සංඟාරය කිරීමයි. මිට පෙර ශ්‍රී ලංකාව තුළ රාජ්‍ය බලය බා ගැනීම සඳහා යුද වැදුම්, තම පරේද්‍යායෙන් තහවුරු කර ගැනීම සඳහා සටන් කිරීම්, අනතුරුව යටත්විෂිතවාදය සමග ඉත් මේමට අධිරාජ්‍යවාදීන් සමග සටන් කිරීම්, ඔවුන්ට විරැදුෂ්‍යව කැරලි කොළඹාල සිදු කිරීම් බොහෝ අවස්රාවල පැවතිනි. එවත් බොහෝ අවස්රාවල කපා කොට්‍යා සාමාන්‍ය කිරීම නොව බොහෝ වට වෙඩි තබා මරා දැමීම පැවතිනි. එකිනෙකා කෙරෙහි පැවති වෙටරය කොපම් පැවතිය ද දුරෙනු වය බන්ධනවලට ලක්කිරීම් පැවතියේ ඉතාමත් අල්ප වශයෙනි.

නමුත් 1987 - 1989 ජනතා ව්‍යුත්ති පෙරමුණ් දෙවන කැරලි ගැසීම සමයෙහි පැවති ආන්ත්‍රික මෙම තරෙණා කැරුලු මර්ධනය කිරීම ඉතාමත් මිලේවිඡ කුම යොදාගෙන් බව හඳුනාගත හැකි ය. අත්අඩංගුවට ගෙන මරා දැමීමෙන් පමණක් නොහැවති අත්අඩංගුවට ගෙන දුරෙනු වය බන්ධනවලට ලක් කිරීම්, ඇතා ගැසීම්, විදුලි සාර වැදුදුවීම්, ගැරීර අවයවවලට හානි කිරීම්, ගැරීර කොටස් වෙන් කිරීම් (විශේෂයෙන් ම නිස සහ ගැරීර) ගැරීර අවයව විවිධ ස්ථානවල පුද්ගලයන් කිරීම්, ලකිරී කණු, පාලම් හා වෙනත් ස්ථානවල පුද්ගලයන් ගැටුගසා පෙළුල් දමා ගැනී තරඹීම්, වයර් ගැරීර මත දමා ගිනි තරඹීම් ආදි වශයෙන් ඉතාමත් කුරිරු හා අමානුෂීක සාමාන්‍ය සංස්කෘතියක් මෙරට ඇති කිරීමට ඔවුන් විසින් කටයුතු කළ බව හඳුනාගත හැකි ය.

එසේ ම මෙත ගේර රටේ සැම ස්ථානයකම පාහේ පුද්ගලය කරමින්, ඒ හරහා මහජනතාව බිජවැද්දීමට කටයුතු කිරීමත් මගින් කැරුණු මර්දනය කිරීමට පැවති ර්ජය විසින් කටයුතු කෙරිණි.

එසේම එතෙක් ඉතිහාසය තුළ සිදු නොවූ අයුරින් පුද්ගලයන් පැහැරගෙන යාම සහ අනතුරුව අතුරුදාහන් කරවීම සිදු වූ බව ද හඳුනාගත හැකි ය. ඉතාම බේදුනීය කරණ වන්නේ නැවත කිසිදු තොරතුරක් දැන ගැනීමට තොහඳි වන පරිදීදෙන් එම තරේණයන් විනාශ කර ඇම්මයි. ප්‍රශ්න කිරීම සඳහා යැයි රැගෙන ගිය බොහෝ තරේණයන්ට අන් වූ ඉරුණාම වූයේ දස්වය දී මත් දැමීම හෝ කිසිදු තොරතුරක් තොමැතිව අතුරුදාහන් කරවීමය. වඩාත් බේදුපත්තක කරණ වූයේ අතුරුදාහන් කරවීම හරහා එම තරේණයන්ට සිදු වූ ඉරුණාම පිළිබඳ ඔවුන්ගේ දෙමාපියන් සහ නිතවතුන්ට කිසිදු තොරතුරක් තොමැති වීමයි. එසේම අතුරුදාහන් කරවීම මූලික අයිතිවාසිකමක් උල්ලංසණාය කිරීමක් වගයෙන් ශ්‍රී ලංකාවේ පවතින 1978 දෙවන ජනරජ ව්‍යවස්ථාව මගින් දක්වා තොත්තිවත් හරහා ඒ පිළිබඳ නිතිමය වගයෙන් සාධාරණය ලබාගත හැකි මාර්ගයන් තොවීමත් ඉතා ගැටුව සහගත තත්ත්වයක් වී ය.

“1978 එක්සත් ජාතින්ගේ මහා සම්මීකුණ විසින් (UN General Assembly) බහත්කාරයෙන් අතුරුදාහන් කරවීම්වලට එරෙහිව ප්‍රාථමවරට සාකච්ඡාවට ලක් කළඹතර 1992 දී බලහත්කාරයෙන් අතුරුදාහන් කිරීමෙන් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ එක්සත් ජාතින්ගේ ප්‍රකාශනය මගින් සම්මුතියක් පිහිටුවා ගැනීමට ද කටයුතු කෙරිණි. අනතුරුව 2006 වර්ෂයේදී එය ප්‍රෘතිප්‍රතියක් බවට ද රටවල් විසින් අත්සන් කර තහවුරු කෙරිණි.”

(බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡා තොවන අතුරුදාහන්වීම්වලට එරෙහි එක්සත් ජාතින්ගේ ප්‍රෘතිප්‍රතිය - බලහත්කාරයෙන් හෝ ස්වේච්ඡාවන් තොරට සිදු කරන අතුරුදාහන්වීම්වලට එරෙහි ආසියානු එකාබද්ධ සංගමයේ ප්‍රකාශනය)

නමුත් එක්සත් ජාතින්ගේ සංවිධානයට අයත් රටක් වගයෙන් අද වන තුරු ම ශ්‍රී ලංකාව මෙම බලහත්කාර හෝ ස්වේච්ඡා තොවන අතුරුදාහන්වීම්වලට එරෙහි එක්සත් ජාතින්ගේ ප්‍රෘතිප්‍රතිය හෝ අනෙකුත් ඒ හා සම්බන්ධ ප්‍රකාශන, සම්මුති ආදියට අත්සන් තබා තොමැති අනර ව්‍යවස්ථාව තුළ ද අතුරුදාහන් කිරීම මූලික අයිතිවාසිකමක් උල්ලංසණාය වීමක් මෙය හඳුන්වා තොත්තිවත් ඉතාම බේදුනීය කරණාකි. මේ හරහා දේශීය නිතිය තුළ හෝ ජාත්‍යන්තර නිතිය තුළ ඔවුන්ට කිසිදු නිතිමය සහනයක් හිමි තො වී ය.

පැවති ආණ්ඩුව බලයෙන් පහ කිරීමට මෙම තරේණ කැරුණුව මර්දනය කිරීම ද බලපෑ අතර අනතුරුව පත්වූ ජනාධිපතිත්වීම් 1998 දී මෙම තරේණ අතුරුදාහන්වීම් පිළිබඳව ජනාධිපති කොමිෂන් සහාවක් පත් කළ අතර එය ත්‍රිපුද්ගල නිලධාරී මඩුල්ලකින් සමන්වීත විය. එම පරික්ෂණ කොමිෂන් සහාවේ අවසාන වාර්තාව අනුව මෙවැනි සිදුවීම් ඉදිරියට සිදු තොවීමට වගබලාගත යුතු අතර වින්දින පවුල්වලට යම් සහනයක් බැඳුළ යුතු බවත් නිර්දේශ කෙරිණි. නමුත් අද වන තුරුම එම නිර්දේශ අතුරින් කිසිවක් ඉටු වී තොමැති. ශ්‍රී ලංකාව තුළ තවමත් අතුරුදාහන්වීම් පවති. වයර් සැයෙන් එය සුදු වැන්වලට සංකේතාන්ත්‍රකව ප්‍රමත්තක මාරා වී තිබේ. දේශපාලනයට එරෙහි වන, ඔවුන් හෙපා දකින මාධ්‍යවේදීන්, විරුද්ධ ක්‍රියාකාරකයන්, උගතුන්-ඛුද්ධීමතුන්, මානව හිමිකම් ක්‍රියාදාරයින් ආදි සැම තරාතිරිකම පුද්ගලයන් අද වන විට ද අතුරුදාහන්වීමේ තර්ජනයට සහ අතුරුදාහන්වීමට ලක්ව සිටිනි. බේදුනීය යථාර්ථය නම් මේ පිළිබඳ වගකිව යුතු පුද්ගලයන් වැරදිකරුවන් මෙය සමාජය විසින් හඳුනා තොගැනීමය. 1987-1989 කාලයේ අතුරුදාහන්වීම්වලට එරෙහිව පුමුබන්වය ගෙන ක්‍රිය කළ මහින්ද රාජපක්ෂ මහතා ව්‍යාපාර ජනාධිපතිවරයා. ඔහුගේ ආණ්ඩුව යටතේ ඉතාමත් දරණු අන්දමීන් උතුරු නැගෙනහිර ප්‍රදේශවල පැවති යුතු කාලයේදී ද ඉන් අනතුරුව

ද අතුරුදුහන් සිදුවීම් ගණනාවක් වාර්තා විය. යුද්ධය අවසන් වී වසර හතරක් ගතවුව ද අතුරුදුහන්වීම් ගණනාවක් වාර්තා විය. යුද්ධය අවසන් වී වසර හතරක් ගතවුව ද එම අතුරුදුහන්වූවන් පිළිබඳ නිවැරදි තොරතුරක්, මවුන්ට සිදුවූයේ කුමක් ද යන්න ප්‍රකාශ කිරීමට ආන්ත්‍රික තවමත් අපාහාසන් වී ඇති බව හඳුනාගත හැකිය. එසේම ඒ පිළිබඳ ආන්ත්‍රික මුතිවන රැකිම ද, උගත් පාඩම් සහ ප්‍රතිසංඝාත කොමිෂනම් (Lesson Learnt Reconciliation commission) වාර්තාවේ නිර්දේශ අනුව අතුරුදුහන්වූවන්ට සාධාරණය ඉට කිරීම ද මේ වන තුරු සිදු වී නැත. එසේ ම, මානව හිමිකම් පිළිබඳ අන්තර්ජාතික තලයේදී ශ්‍රී ලංකාව අතුරුදුහන් කරවීම් සම්බන්ධව කුප්‍රකට ස්ථානයක් හිමිකරගෙන ඇත.

මේ අනුව පෙනී යන්නේ ශ්‍රී ලංකාව අතුරුදුහන් කරවීම සම්බන්ධ සංස්කෘතියකට හිමිකාරීන්වයක් උසුලන බවයි. එය මූලික අයිතිවාසිකමක් උල්ලාසනාය කිරීමක් ලෙස නොසලකන තත්ත්වයක් තුළ අතුරුදුහන්කරවීම් කොමිෂනය සිදු වුණ ද එයට අයිතිවාසිකමකට හිම් වන ගර්න්වය සහ අයිතිය නිම් නොවන බව ද හඳුනාගත හැකි ය. මෙම තත්ත්වය 1987-1989 කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ තදින්ම පැවති අතර අතුරුදුහන්වූවන්ගේ පැවුල් එකතුවේ (Families of the Disappeared) ත්‍රියාකාරීන්වය මගින් ඔක්තොම්බර් 27 වන දින අතුරුදුහන්වූවන් සැමරීමේ උත්ස්වය හරහා මේ පිළිබඳ යම් බලපෑමක් ඇති කිරීමට හේතු විය. 1991 සිර මේ දක්වා වසර 22 කාල පරිවිෂේෂයක් තුළ ලංකාවේ අතුරුදුහන්වූවන් සිහි කිරීම අලා පැවතෙන්වන එකම සැමරැම් උත්ස්වය බවට මෙය පත්ව ඇති අතර එහි සැමරැම් ස්මාරකය සිදුව රුද්ධේෂ්‍රාලව හන්දියේ ස්ථාපිත කර ඇත. වෙළඳ කළාපයේ සේවය කළ ර්‍යුඩ් සහ ඔහුගේ හිති උපදේශක වූ ලයනල් නමැත්තා රුද්ධේෂ්‍රාලව හන්දියේ මරාදාමා නිඩු අතර ර්‍යුඩ් පායලා සිරී සේරප්පුවකින් එතැන මරා ගිනි තබා නිඩුනේ ඔවුන්ගේ සිරුරුවලට බව හඳුනාගෙන නිඩුනි. අතුරුදුහන් කිරීම ඉතා සුළඟ වූ සමයක, ඒ පිළිබඳ කතා කිරීමට බිජ වූ සමයක 'කළාපයේ අප්' සංවිධානයේ බුලෝ ප්‍රහාන්ද මහතා, ර්‍යුඩ්ගේ පෙමවතිය වූ ජයන්ති දන්දෙනිය ඇතුළු 18 ක් පැමිනා හිතවතුන් පිරිසක් එම ස්ථානයේ 1991 ඔක්තොම්බර් මස 27 වන දින ඔවුන් සැමරීමට පටන්ගත් අතර එම ස්ථානයේ මල්, ඉටුපන්දුම් දුර්වා ඔවුන් සිහි කිරීමට කටයුතු කළ හ. බාධික මධ්‍යයේ ආරම්භ කළ එම කාර්ය 2000 වසරදී අතුරුදුහන්වූවන්ගේ ස්මාරකය නිර්මාණය කිරීම දක්වා පුළුල් වූ අතර වර්තමානයේ අතුරුදුහන්වූවන් වෙනුවෙන් පවත්වන එක ම සැමරැම් දින උත්ස්වයන් බවට පත්ව ඇත. සුරියකන්ද පාසල් සිදුහ් 38 දෙනාගේ අතුරුදුහන්වීම සම්බන්ධයෙන් නිර්මාණය වූ පාර්ලිමේන්තු ප්‍රවේෂ මාර්ගයේ 'අනිස්කියන්ගේ ආරාමය' ද කඩා විනාශ කිරීමට මෙරට රාජ්‍ය ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශය විසින් කටයුතු කෙරේනි. එවැනි තත්ත්වයක් තුළ අතුරුදුහන්වූවන් අලා සිදුව රුද්ධේෂ්‍රාලව හන්දියේ නිර්මාණය වූ මෙම ස්මාරකයත්, ඔක්තොම්බර් 27 සැමරැම් උත්ස්වයන් මවුන් සැමරීමට ඇති එකම උත්ස්වය බවට පත්ව ඇත. අතුරුදුහන්වූවන් පිළිබඳ මතකය අමතකව යාමට ඉඩ නොදී පවත්වනු බෙන මෙම උත්ස්වය පානික උත්ස්වයක් බවට ද පත්ව ඇත්තේ එහෙයිනි. රාජ්‍ය අනුග්‍රහය මගින් වෙනත් රටවල මෙවනි සිදුවීම් සිදු වූ අවස්ථාවේදී ඒ පිළිබඳ සැමරැම්, ස්මාරක ගොඩනැංවීම පැවතිය ද ලංකාව තුළ එවැනි සංස්කෘතියක් නොමැති බව පෙනී යයි. එවැනි තත්ත්වයක් තුළ අතුරුදුහන්වීම් සිදු වූ රටක - අතුරුදුහන්කරවීම් සිදු වන රටක ඒ පිළිබඳ සැමරීම කෙතරම් දුරට වැදගත් ද යන්න පිළිබඳ අධ්‍යක්ෂක කිරීම කාලීන අවශ්‍යතාවයක් බව හඳුනාගෙන හැකිය. දැක තුනත් පැවති යුද්ධය අවසානයේ මෙරට සිදු වූ අතුරුදුහන්කරවීම් පිළිබඳ මතවාද එකිනෙකට වෙනස් ය. මන්නාරමේ රුදුරුරු රායප්පු පෝෂප් හිමිපාත්‍රාත් ප්‍රකාශ කර ඇත්තේ යුද්ධයේ අවසාන හාගයේදී 147667 ක පිරිසක් අතුරුදුහන්වී ඇති බවයි. යාපන දිසාපතිවරයා දක්වන පරිදි 78000 කට ආසන්න පිරිසක් රාජ්‍යයේ හමුද පාලනයට ලක්වූ පසු අතුරුදුහන්වී ඇත. එක්සත් පානින්ගේ සංවිධානයට ද පුද්ගලයන් 57ක් අතුරුදුහන්වී ඇති බවට වාර්තා ලැබේ ඇත. මේ අනුව පෙනී යන්නේ 50000 කට වැඩි පිරිසක් යුද්ධයේ අවසාන හාගයේදී අතුරුදුහන්කරවීම්වලට ලක්ව ඇති බවයි.

එම අනුරුදුහන්කරවීම පිළිබඳව එම පවුල්වල යෙතින්, හිතමිතුරන් තාමන් බලාපොරොත්තු දැඳ්වාගෙන සිටිති. පසුගිය වසර දැකක කාලය තුළ එම උනුරු-නැගෙනහිර දෙමාපියන් ද මෙම අනුරුදුහන්වුවන් පිළිබඳ සැමරුම හා සම්බන්ධ වූ අතර මෙම උත්සවය ඉහත දැක්වූ පරදි ජාතික උත්සවයක් බවට පත්ව ඇත්තේ ද එහෙයිනි. මෙවැනි තත්ත්වයක් තුළ මක්නාමිබර් 27 වන දින පවත්වන අනුරුදුහන්වුවන් සැමරීමේ උත්සවය කෙතරම් දුරට වැදගත් වනවාද යන්නත්, අනුරුදුහන් කරවීම සම්බන්ධයෙන් එවැනි සැමරුමක් කොතරම් බලපෑමක් මෙම සමාජයට අයි කරනවාද යන්න පිළිබඳ කාලීන සහ අධ්‍යානය කිරීම මානව හිමිකම් ක්ෂේත්‍රය තුළ කාලීන අවශ්‍යතාවයක් බව මෙහිලා සඳහන් කළ හැකි ය.

දෙවන පරිචීදාය

අධ්‍යයන කුමවේදය

01.1. අරමුණු

- ❖ අතුරුදුහන් වූවන් සම්බන්ධයෙන් ඔක්තෝමැබර් 27 දින සැමරැමි උත්සවය කෙතරම් වැදගත් වනවාද යන්න හඳුනාගැනීම.
- ❖ එම උත්සවය මගින් අතුරුදුහන් කරවීමෙවලට එරෙහිව යම් බලපෑමක් සිදුවනවාද යන්න සෞයා බැලීම.
- ❖ මෙම සැමරැමි උත්සවය මගින් අතුරුදුහන්වීමෙවලට එරෙහිව බලපෑමක් සිදුකළ හැකි ආකාරය විමසා බැලීම.
- ❖ මෙම සැමරැමි උත්සවය තුළ වෙනස් වියයුතු අංශ හඳුනාගැනීම.
- ❖ මෙම සැමරැමි උත්සවය සමාජගත කිරීම සඳහා කළ හැකි කාර්යනාරය හඳුනාගැනීම.

01.2. අධ්‍යයන කේත්තුය

මෙම අධ්‍යනයේ අධ්‍යයන කේත්තුය වගයෙන් හඳුනාගත් සිදුව, රඳුදාලුව මංසන්ධයේ පිහිටි අනුරූපහන් ව්‍යවන්ගේ ස්මාරකය සහ එහි පැවැත්වෙන ඔක්තෝම්බර් 27 දින සැමරුම් උත්සවයයි. 1987 - 1989 කාල වකවානුව තුළ ග්‍රී ලංකාවේ සෑම දිස්ත්‍රික්කයකින්ම පාහේ තරුණායන් අනුරූපහන් වූ අතර මෙම ස්ථානයේ අනුරූපහන් වූ ඔවුන්ගේ ජායාරූප 700කට ආසන්න ප්‍රමාණයක් මෙහි කුදාල් බිත්ති මත අපවා ඇත. එසේම මෙම ස්ථානයට ලංකාවේ බොහෝ පුද්ගලිකින් වින්දිතයන් පැමිණෙන අතර කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර සහ මන්නාරම යන පුද්ගල ඒ අතරින් පුදාන වේ. අඛණ්ඩව වසර 22ක් පුරාවට අනුරූපහන් ව්‍යවන් සමරා මෙම සැමරුම් උත්සවය දැක්වා ඇති අතර පසුගිය වසර 2ක කාලය තුළදී උතුරු සහ හැගෙනහිර පුද්ගලික අනුරූපහන් ව්‍යවන්ගේ පවුල්ද මෙම සැමරුම් උත්සවයට සහභාගි වූහ. මේ අනුව මෙම වාර්ෂික සැමරුම් උත්සවයන් එම අනුරූපහන් වූ පුද්ගලයන් අලාව අනුරූපහන් කරවීමට එරෙහිව නිර්මාණය කර ඇති අනුරූපහන් ව්‍යවන්ගේ ස්මාරකයන් මෙම අධ්‍යයනයේදී එයට අදාළ අධ්‍යයන කේත්තය වගයෙන් හඳුනාගානිනි.

01.3. නියැදිය

මෙම අධ්‍යාපනයේ නියැදිය වූයේ මක්තොම්බර් මස 27 වන දින සිදුව, රඳ්ංගුලව මංසන්ධියේ පවත්වා ඇති අතුරුදුහන්වූවන් සැමරීමේ උත්සවයට සහභාගිව ඇති පුද්ගලයන්ය. කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර සහ මන්නාරම යන දිස්ත්‍රික්කවලින් තෝරාගත් මෙම උත්සවයට සහභාගි වූ පුද්ගලයන් 50 ක් පමණ මෙම නියැදියට අයන් වූ අතර ඔවුන් තෝරාගෙනු ලැබුවේ කාණ්ඩ හතරක් යටතේය.

1. අතුරුදුහන් වූ පුද්ගලයන්ගේ දෙමාපියන්
2. අතුරුදුහන් කරවීම් සහ මානව හිමිකම් කඩිකිරීම්වලට එරෙහිව කටයුතු කරන ප්‍රජා පක්ෂය, රාජ්‍ය තොවන සංවිධානවල නිලධාරීන් සහ දේශපාලයුදායන්
3. මානව හිමිකම් ක්‍රියාධරයන්
4. මෙම සැමරුම් සංවිධානය කරන රුකිරී වූ ලකිග් මානව හිමිකම් මධ්‍යස්ථානයේ (Right to life) නිලධාරීන්

මෙම සැම පුද්ගලයක්ම අවස්ථා දෙකකට වැඩි ගෙවනක් මෙම සැමරුම් උත්සවයට සහභාගි වී ඇති අතර මෙම නියැදියන් කිපදෙනෙක් ආරම්භයේ සිට අද දක්වාම මෙම සැමරුම් උත්සවයට අඛණ්ඩව සහභාගි වී ඇත. එමත්ම මෙම නියැදියට මෙම සැමරුම් උත්සවයට පෙරදී පැමිණි පසුව පැමිණි අතහැර පිරිස් ද තෝරාගෙන ඇත්තේ මෙම පර්යේෂණයේ අරමුණුවලට එයද අදාළ බැවිති.

එමත්ම මෙම නියැදියට ප්‍රජා පක්ෂය, අතුරුදුහන්වීමට ලක් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්, දේශපාලයුදායන්, රාජ්‍ය තොවන සංවිධානවල නිලධාරීන්, වෘත්තීයවේදීන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, ජනමාධ්‍යවේදීන්, .රුකිරී වූ ලකිග් මානව. (Right to life) මානව හිමිකම් මධ්‍යස්ථානයේ නිලධාරීන් සහ මෙම උත්සවයට සහභාගි වූ හිතවතුන් ආදි වශයෙන් විවිධ ස්ථිරවලට අයන් පුද්ගලයන් පිරිසක් සිටින බව දැක්වීය හැකිය. විවිධ ස්ථිරවල සිටින ඔවුන්ගෙන් මෙම උත්සවය පිළිබඳවත්, එහි වැදගත්කම, ඉන් සිදුවන බලපෑම සහ වෙනස් වියයුතු අංශ පිළිබඳව බොහෝ තොරතුරු රාජියක් මෙම පර්යේෂණයට අනාවරණය කරගත හැකිවිය.

දින්ත රෝස් කිරීම

මෙම අධ්‍යාපනය තුළ ප්‍රමාණාත්මක දින්ත සහ ගුණාත්මක දින්ත යන අංශ දෙකෙන්ම දින්ත රෝස් කිරීම සිදු වූ අතර ගුණාත්මක දින්ත කෙරෙනි වැඩි අවධානයක් යොමුවිය. දින්ත රෝස් කිරීම සඳහා පහත ක්‍රමවේද යොදාගැනීම පැවතුණි.

❖ ප්‍රාථමික දින්ත රෝස් කිරීම

➤ ප්‍රශ්නාවලිය

ප්‍රමාණාත්මක දින්ත ලබාගැනීමට ප්‍රශ්නාවලිය භාවිත කෙරීමි. මූලික තොරතුරු ලබාගැනීම මෙම ප්‍රශ්නාවලිය මගින් සිදුවිය.

➤ සම්මුඛ සාකච්ඡා

ගුණාත්මක දින්ත රෝස්කර ගැනීමට ප්‍රධාන වගයෙන් අර්ධ ව්‍යුහගත සම්මුඛ සාකච්ඡා ක්‍රමය යොදාගැනීම සිදුවිය. (Semi Structured Interviews) මෙම සැමරුම් උත්සවය පිළිබඳ අදහස්, එහි වැදගත්කම, වෙනස් වියයුතු අංශ, එහි සමාජ බලපෑම් සහ මේ පිළිබඳ පොදු අදහස් සම්මුඛ සාකච්ඡා ක්‍රමය මගින් තොරතුරු ලබාගැනීම සිදුවිය.

නියරදියට අදාළ වූ අතුරුදාහන් වූ පුද්ගලයන්ගේ දෙමාපියන්, අතුරුදාහන් කරවීම් සහ මූලික අයිතිවාසිකම් කඩකිරීම්වලට එරෙහිව කටයුතු කරන පුෂ්‍ර ප්‍රස්ථා, නිතියුයන්, මානව හිමිකම් ව්‍යාධියන්, වෙනත් රාජ්‍ය තොවන සංවිධානවල නිලධාරීන් සහ මෙම සැමරුම් සංවිධානය කරන .ඩිජිටල ලයිං මානව. සංවිධානයේ නිලධාරීන්ගෙන් මෙම ප්‍රශ්නාවලිය සහ සම්මුඛ සාකච්ඡා මගින් තොරතුරු ලබාගැනීම සිදුවිය.

➤ ප්‍රත්‍යායිත අධ්‍යනය (Case Studies)

සම්මුඛ සාකච්ඡා සහ ප්‍රශ්නාවලිය මගින් ලබාගත් තොරතුරුවල සත්‍යතාව සහ ගුණාත්මක බව තහවුරු කරගැනීම සඳහා ප්‍රත්‍යායිත අධ්‍යනය සිදුකෙරීමි. අතුරුදාහන් වූවන් සමරා සිදුකෙරෙන ඔක්තෝම්බර් 27 සැමරුම් උත්සවයන්, අතුරුදාහන් කරවීම් කෙරෙනි එහි බලපෑමත්, මෙම සැමරුම් උත්සවයට සහභාගි වන පුද්ගලයන් සහ සහභාගිවීම අත්හළ පුද්ගලයන්ගේ මතවාද හඳුනාගැනීමට ප්‍රත්‍යායිත අධ්‍යනයන් යොදාගැනීම සිදුවිය.

❖ ද්විතීක දින්ත රෝස්කිරීම

අතුරුදාහන් කරවීම්, ඒ පිළිබඳ ලෝකයේ මතවාද, අතුරුදාහන් කරවීම් අප්‍රාථමික අවධාරණය වී ඇති තොරතුරු ආදි වගයෙන් ඒ ආක්‍රිතව නිර්මාණය වී ඇති සාහිත්‍යමය තොරතුරු පරිගිණය කරවීම මෙනිදි සිදුවිය.

- අතුරුදාහන්වීම් පිළිබඳ ප්‍රකාශන ගන්ව
- අන්තර්ජාල මිපි
- සගරා
- එකී කාලවකවානුවට අදාළව මියවී ඇති දේශපාලන කාන්

❖ දින්ත විශ්ලේෂණය කිරීම

මෙම පරියේෂණය තුළ ප්‍රමාණාත්මක දින්ත සහ ගුණාත්මක දින්ත යන දෙවර්ගයෙන්ම දින්ත ලබාගැනීම පැවති අතර ගුණාත්මක දින්ත කෙරෙනි වැඩි අවධානයක් යොමු විය. එම දින්ත විස්තරාත්මකව විශ්ලේෂණය කිරීම සිදුවිය.

❖ පර්යේෂණයේ ගැටලු සහ සීමාකම

මෙම පර්යේෂණය තුළ පැවති ප්‍රධාන ගැටලුව වූයේ පුද්ගලයන් හමුවේ සාකච්ඡා සඳහා දින වෙන් කරගැනීම ඉතාමත් අසීරු වේමයි. අවශ්‍ය තොරතුරු ලබාගැනීම සඳහා වැඩි කාලයක් ගතවීමද ඒ නිසාම සිදුවිය. මවුන් බොහෝ විට කාර්යබහුල වීම මත හමුවීම් කළේ දැමීම, සම්බන්ධ කරගැනීමේ උපකරණාවයන්ට මුහුණා දීමට සිදුවීම ආදි තත්ත්වයන්ද ඇති විය.

එසේම දෙමාපියන්, පවුලේ ගුවැනින් හමුව පර්යේෂණයට අවශ්‍ය තොරතුරු ලබාගැනීමට යාමේදී අතැම් අය පැරණි සිදුවීම් මතක් කරමින් ඇත්ති අයිම ආදි තත්ත්වයන් මත ඉතාමත් අපහසුතාවයන්ට මුහුණාපෑමට ද සිදුවිය.

තවද ඇතම් පුද්ගලයන් හමුව කතා කිරීමට ද අකමැති වූ අතර තොරතුරු ලබාදීමට ඇති අකමැත්තත්, කාලයත් සමග මෙම සිදුවීම අමතක කර තිබේමත් ඊට හේතු වී ඇත. එසේම මෙම සැමරුමට සහනාගිවීම අනහා පුද්ගලයන් කාලයක් ගතවූ සිදුවීම් දැන් සොයාබලන්නේ මත්ද යන ප්‍රශ්නයත්, ඒවා සොයාබලීමෙන් කිසිදු ප්‍රයෝගනයක් නොමැති බවත් දක්වා සිටියන.

එසේම සමහර පුද්ගලයන්ගේ අදහස වූයේ මේ පිළිබඳව පර්යේෂණ කිරීම, සොයාබලීම, මෙම සැමරුම හරහා ඉතිහාසයේ එවැනි සිදුවීම් සිදු වූ බව අමතක නොකිරීම, එමඟින් පුද්ගලයන් ඇනුවත් කිරීම ආදිය සිදුකළ යුතු කාර්යයක් බවයි.

එසේම තොරතුරු ලබාගැනීමේදී යම් යම් සීමාකම්ද ඇතිව තොරතුරු ලබාගැනීම සිදුවිය. විශේෂයෙන්ම මේ හරහා යම් යම් ආධාර පදනම්වද යන්න පිළිබඳව අතුරුදුහන් වූවන්ගේ පවුල්වල ගුවැනින් විසින් විමසන ලදී. බොහෝ දෙනා ඒ අදහස තුළ සිට තම පෝද්ගලික දක්ශනවීමිද ප්‍රකාශ කර සිටියන.

එසේම මෙම සැමරුමට අදාළව අතුරුදුහන් කරවීම සිදුවූයේ 1987 - 1989 කාල වකවානුවේ බවත් එය දේශප්‍රේමීන්ගේ සැමරුමන් බවත් උතුරු නැගෙනහිර අතුරුදුහන් කරවීම මෙම සැමරුම හා සම්බන්ධ කරගෙන තොපැවැන්විය යුතු බවත් ඇතැම් අයගේ අදහස විය. ඒ අදහස මත පිහිටා මවුන් විසින් තොරතුරු ලබාදීම සිදු වූ අතර තවත් පුද්ගලයන්ගේ අදහස වූයේ මෙම සැමරුම දිගින් දිගටම පැවත්වීමේ අවශ්‍යතාවක් වර්තමානය වන විට තොමැති බවයි.

කෙසේ වූවත් ඉහත ගැටලු සහ සීමාකම්වලට මුහුණා දෙමින් ඒවා මගහරවාගෙන රොමන් හොඳින් මෙම අධ්‍යයනය සිදු කිරීමට හැකි වූ බව මෙහිලා සඳහන් කළ හැකිය.

තෙවන පර්විතේදය

ලෝකයේ සිදු වී ඇති අතුරුදුහන්වීම් සහ ස්මාරක ගොඩනැංවීම

ලෝක ඉතිහාසයේ දේශපාලනය තුළ පැවති අර්බූධිකාරී වාතාවරණයන් සමයෙහි පුද්ගලයන්ගේ මූලික අයිතිවාසිකම් ඉතාමත් දුරකුණා අන්දමින් බිතුශිනයට ලක් වූ බව හඳුනාගත හැකිය. රටවල් අභ්‍යන්තර සහ බාහිර ගැටුම්වලදී මේමෙරැම්, වධනිංසා, සමුල සාහන, සිරගත කිරීම්, පිටුවහළ් කිරීම් මෙන් ම අතුරුදුහන් කරවීම ද සිදුව ඇති බව පෙනේ.

ඉහත දැක්වූ මූලික අයිතිවාසිකම් කඩවීම් අතුරුදුහන් කරවීම ද ඉතාමත් බෙදානිය අයුරින් සමස්ත ඉතිහාසය පුරාම සිදුව ඇති බව පෙනේ. අතුරුදුහන්වූ තැනෙන්තා පමණක් නොව ඔහුගේ පවුල, අනෙකුත් නිතම්තායන් ආදි සියල්ලන්ම මේ තත්ත්වය මත වින්දිනයන් (ඩිස්ප්ලිස්පි) බවට පත්වන බව දැක්වීය හැකි ය. එකි තැනෙන්තා පීවන්ව සිරිය ද හැතිනම් මියගොස් ද යනුවෙන් දැනගැනීමට ඇති අවස්ථාව මෙන්ම අයිතිය ද ඔවුන්ට අනිම්ව ඇති. මර්ණයට පත්වූ අයෙක් වෙනුවෙන් අන් පුද්ගලයන් ඒ අවස්ථාවේදී මුහුණා දෙන ස්වභාවික තත්ත්වය වන්නේ එකි පුද්ගලයා නැත සිහිපත් කිරීමට කළ හැකි කාර්යයන් කිරීමයි. වළ දැමු ස්ථානයේ සිහිවටනයක් ගොඩනැංවීම, දහය දීම, එම පුද්ගලයා වෙනුවෙන් ආගමික වතාවත් ඉටු කිරීම ආදි කාර්යයන් සිදු කිරීමයි. නමුත් අතුරුදුහන්වූ අයෙක් වෙනුවෙන් එවැනි සුවිශ්චි ස්ථානයක් නොමැත. එම පුද්ගලයා මිය ගිය දැයි නොදැන අනෙකුත් වතාවත් සිදු කළ නොහැක.

ඉහත සාධකය නිසාම ලෝක ඉතිහාසයේ අතුරුදුහන්කරවීම් සිදු වූ අවස්ථාවල එකි අතුරුදුහන්කරවීම් සිහිපත් කිරීම පිණිස පොදු ස්ථානවල ඔවුන් වෙනුවෙන් සිහිවටන ගොඩනැංවීමට හෙවත් ස්මාරකයන් නිර්මාණය කර ඇත. එම පුද්ගලයන් අතුරුදුහන් වූ පසු ඔවුන් මියගිය දිනය, ස්ථානය නොදැනීම මත මෙවැනි පොදු ස්මාරක ගොඩනෘතා ඔවුන් සිහිපත් කිරීම සිදු කරයි. මෙම ස්මාරක සහ සිහිවටන ගොඩනැංවීමේ ප්‍රධාන අනිලාපය වී ඇත්තේ ද ඒ වෙනුවෙන් පොදු ජාතික සාමර්ති දිනයක් පවත්වන්නේ ද මෙවැනි බෙදානිය සිදුවීම් ඉතිහාසයේ සිදු වූ බව සිහිපත් කිරීමටත් නැවත එවැනි සිදුවීම සිදුවීම වැළැක්වීමට පීවන්ව සිරින පුද්ගලයන් විසින් කටයුතු කළ යුතු බව දැක්වීමටත් ය. මෙම පර්මාර්පිය මත ලෝක ඉතිහාසයේ සිදුව අතුරුදුහන්කරවීම්වලදී එම රටවල ස්මාරක නිර්මාණය කිරීමේ සාක්ෂිය බිජි වූ අතර සාමර්ති උපළවල් ද ඒ හා සම්ගාමීව නිර්මාණය විය. මෙවා එකි රටවල ඇතැම්විට ජාතික ගොකු දිනයන් මෙන් ම පොදුවේ ජාතික සාමර්ති දිනයන්, සුවිශ්චි දිනයන් ලෙස රාජ්‍ය අනුග්‍රහය ඇතිව පවත්වන බව හඳුනාගත හැකිය.

රැසියාව, ප්‍රේමනිය, ආර්ථන්වීනාව, විලි, දකුණු කොරියාව, එල් සැල්වදෝරය, ඉරාකය, ශ්‍රී ලංකාව ආදි රටවල අතුරුදුහන්වීම් බහුල වශයෙන් සිදුවූ රටවල් ලෙස පිළිබඳ සාමර්ති සහ ස්මාරක නිර්මාණය කර ඇති රටවල් ලෙස දැක්වීය හැකිය.

ආපත්වීනාවේ 1976 වසරේ පටන් පැවති හමුද ආයුදුයි පාලනය මත (එසකස්ඡීරහ වමබලේ) පුද්ගලයන් 50000කට ආසන්න පිරිසක් අතුරුදුහන් විය. මෙය ඝස්ථිහ උර් යනුවෙන් හඳුන්වන අතර සමාජවාදී, සුහාධිනවාදී සහ ඒ පිළිබඳ අදහස් දුරත්, පැවති කෘෂි හමුද පාලනය විවේචනය කරන ඕනෑම අයෙකුට නිම් වූ දැඩුවම විය. මෙකළ බොහෝ තරුණායන් පැවති පාලනයට එරෙහිව කිරීම් ගැසු අතර ඔවුන්ට ඇති වූ ඉරානාම වූයේ මර්ණය සහ අතුරුදුහන්කරවීමයි. ඉතාමත් අනිරහස් අන්දමින් පුද්ගලයන් අතුරුදුහන් වූ අතර එම තත්ත්වයෙන් බොහෝ පිඩාවට පත් වූ මව්වර්තන් ආපත්වීනාවේ Plaza De Mayo නම් ස්ථානයට තම දුරවන්ගේ ජායාරූපයක් රැශෙන පැමිණා එක් මොහොතක් ඉතා නිහඹව සිටීමින් එකි ජායාරූප පුද්ග්‍රීනය කරමින් ඔවුන් සහ ඔවුන්ගේ දුරවන්ට පැවති කෘෂි හමුද පාලනයෙන් අන්

වූ ඉර්ණම දැක්වූහ. 1980 න් පසුව ආජන්ටිනාව නැවතත් ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයට පත්වීමත් සමග ම එකි මවටරෙන්ට යම් අයුරක සාධාරණයක් ඉටු කරමින් අනුරුදුහන්වීමවලට එරෙහිව ආන්තර්ජාතික නීතින් ආර්ථන්ටිනාව තුළ ක්‍රියාත්මක කිරීම ඇරඹුණු අතර එකි අනුරුදුහන්වූ පුද්ගලයන් සමරා ස්මාරක ගොඩනැවීමටත් ජනතාවගේ සින් සුවපත් කිරීමටත් විවිධ වැඩසටහන් දියන් කරවූ බව පෙනේ.

1973 දි එම්බෝ බලයට පත්වූ ඔගස්ටෝ පිනෝවේ සමාජවාදී පාලන තන්ත්‍රයට එරෙහිව තවත් හමුද ආයුදුයක පාලකයෙකි. ඔහුගේ ඒකාධිපති පාලනයට එරෙහිව ප්‍රජාතන්ත්‍රවාදී මිනිසුන්ට අත් වූ ඉර්ණම වූයේ ද අනුරුදුහන්කරවීම සහ මරණයයි. ඔහු ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ප්‍රවාහයන් ඇත්වූ පුද්ගලයෙක් වූ අතර සාමාන්‍ය වැසියන් 30000 කට අධික ප්‍රමාණයක් අධික ලෙස විධිඵලයන්ට සහ අනෙකුත් හිසෙනයට ලක්වූ අතර 3000 කට අධික ප්‍රමාණයක් ඔහුගේ පාලන සමයෙහි අනුරුදුහන් විය. පැවති පාලනයට එරෙහිව අඛණ්ඩව ගෙන ගිය අර්ගලවල ප්‍රතිඵලයක් ලෙස විලි රාජ්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වූ අතර අනුරුදුහන්කරවීම ඇතුළු අනෙකුත් මානව හිමිකම් උල්ලමසනුයිවීම අවම කිරීමට ද අවස්ථාව සැලසිනා. එකි වාමාංශික අදහස් දුරට තරුණා ප්‍රජාවගේ බලාපාරෝත්තු ඉන්මෙවිල ගැන්වුණු අතර ඔවුන් ස්මරණය කරමින් විවිධ අද ද සැමරැමි උත්සව පැවත්වේ.

දකුණු කොරියාවේ ක්වන්ස් (Kwangju uprising) නැගිටීම ද මානව අධිතිවාසිකම් ඉතිහාසයේ බෙදාහිත සිදුවීමක් සටහන් කළ, එමත් ම මානව අධිතිවාසිකම් ක්ෂේත්‍රය තුළ දැවැන්ත ජයග්‍රහණයන් ලබාගත් සිදුවීමක් ලෙසට ද දැක්විය හැකිය.

1980 මැයි මස 18 වන දින පැවති හමුද මාප්පල් නීතියට එරෙහිව දකුණු කොරියාවේ සියාල් නගරයට ලක්ෂණයකට ආසන්න පිරිසක් එක් වූ අතර පැවති ඒකාධිපති පාලන රෝමයෙන් නිදහස්ව ප්‍රජාතන්ත්‍රවාදය හිමිකර ගැනීම ඔවුන්ගේ අපේක්ෂාව විය. මෙහිදී ක්වන්ස් දේශය අල්ලා ගැනීමට පැවති කරෝලෝලේ එම පුද්ගලයේ පිවත්වූ පුද්ගලයන් එම හමුදවට එරෙහිව සටන් වැදුණු අතර තරුණායන් 160ක් පමණ හමුදවට යටත් නොවී එම කරුණෝලට නායකත්වය දැන්හ. එම ඒකාධිපති හමුදව විසින් තරුණායන් බොහෝ ගණනක් මරා දැමුණු අතර තවත් පිරිසක් අනුරුදුහන් කළහ. මෙම හමුදවට යටත්වීමෙන් රටට යටත් වන බවත් මෙයට එරෙහිව සටන් වැදිම තුළ රටම මෙම පාලනයට එරෙහිව කරුණ හැකි බව දැක්වූ මෙම තරුණායන් තම දිවිය ඒ සඳහා පූජා කළහ. මෙම තරුණා හැගිටීම සමග රට පුරා මිනිසුන් මෙම මලිටරිවාදයට එරෙහිව ප්‍රතික්‍රියා කළ අතර ඒකාධිපතිවාදී හමුදපාලනය දකුණු කොරියාවෙන් තුරන් කිරීමට සමත් වූහ. අද වන විට ලෙව හොඳම ප්‍රජාතන්ත්‍රවාදී රටක් බවට පත්වීමේ හැකියාව දකුණු කොරියාවට ලැබේ ඇති අතර එහින ක්වන්ස් සටනින් දිවි පිදු, අනුරුදුහන් කරවූ තරුණා පිරිස සිහිකරුම්න් ක්වන්ස් ස්මාරකය ගොඩනැවූ අතර මැයි 18 වන දින එම තරුණායන් සිහිපත් කරමින් සැමරැමි උත්සව ද සංවිධානය කෙරේ. මෙම දිනය රුපයේ නිවාඩු දිනයක් බවට පත් කර එය පොද ජන දිනයක් ලෙසන් මානව අධිතිවාසිකම් වෙනුවෙන් කැප කරන ලද දිනයක් ලෙසටන් එම රටේ ජනතාව විසින් සැමරැමි පවත්වන බව ද දැක්විය හැකිය.

මෙම ලෙස ලේකයේ අනුරුදුහන්කරවීම් සහ මානව අධිතිවාසිකම් කඩවීම්වලට එරෙහිව මිනිසුන් විසින් අර්ගලයන් දියන් කර ඇති අතර මෙම සැමරැමි දින ජාතික සෘමරැමි බවට පත්කර ඒවා පවත්වාගෙන යන්නේ සිදුවූ සිදුවීම සිහිගැන්වීමටත්, නැවත ඒවා සිදුවීම වැළැක්වීමටත්, ඒ පිළිබඳ මහජනතාවගේ නිරන්තර අවධානය ලබා දෙමින් තම අධිතිවාසිකම් සහ අනෙකාගේ අධිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැගිමටත් බව මෙහිලා සඳහන් කළ හැකිය.

සිව්වන පර්විතේදය

අතුරුදෙහන්කරවීම් පිළිබඳ ශ්‍රී ලංකාවේ සැමරුම සහ ස්මාරකය

ශ්‍රී ලංකාවේ 1971 දී සහ 1987 - 1989 කාල වකවානුව තුළ තරුණා කැරලි සිද වූ අතර 1971ට සාපේක්ෂව 1987 - 1989 කාල වකවානුව තුළ තරුණායන් දැඩි ලෙස මර්දනය කරමින් ඔවුන් සංහාරය කිරීම සිද විය. තරුණායන් ක්‍රිස්ත්‍රියානු විභාගයේ විභාග මෙහෙයුම් පෙන්වනු ලද සිද වූයේ ක්‍රිස්ත්‍රියානු විභාගයේ සිද විය. මෙහි ඉතා බේදිනිය සිද්ධිවීම වන්නේ ඔවුන්ට සිද වූයේ ක්‍රිස්ත්‍රියානු විභාගයේ සිද විය. මෙහි වගකීම භාර ගැනීමට කෙනෙක් නොවීමයි. ලෝකයේ අන් රටවල මෙවතේ අවස්ථාවන් සිද වූ පසු මහජනතාව පෙරමුණාගත් අතර මෙවතේ තත්ත්වයක් නැවත ඇති නොවීමට ඔවුන් විසින් කටයුතු දියත් කළ බව හඳුනාගත හැකිය. එය පක්ෂ දේශපාලනයට එහා ගිය ප්‍රතිපත්තිමය සහ අයිතිවාසිකම්වලට ප්‍රමුඛත්වය බ්‍රැංඡු තත්ත්වයක් තුළ නිර්මාණය වූ පාලන රටාවන් විය. දේශපාලනය, පක්ෂවල ප්‍රතිපත්ති, වගකීම සහ වගවීම, ප්‍රතිසංඛ්‍යානය, නැවත මෙවතේ තත්ත්වයක් ඇති වීම වැඹැක්වීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ගයන්ට යොමු වීම, වෘත්‍යිකරුවන්ට දැඩිවම් දීම, ඒ පිළිබඳ සැමරුම් ස්මාරක ගොඩනාංචා සමාජ කිරීකාවනක් නිර්මාණය කිරීම, වඩාත් ප්‍රශ්නයක් අයිතිවාසිකම් බ්‍රැංඡු සුරක්ෂිත කරලන යන්ත්‍රණයකට යොමු වීම ආදි වගයෙන් වඩා යහපත් සමාජ තත්ත්වයක් එවතේ සිද්ධිවීමකින් පසුව අන් රටවල නිර්මාණය වූ අතර ලංකාවේ තත්ත්වය මේට භාත්පසින්ම වෙනස් විය.

මෙවතේ දරුණු අන්දමේ සිද්ධිවීමකින් පසුව වුවද දේශපාලන පක්ෂ මාරු වී බලයට පත්වුවද ඔවුන්ගේ ප්‍රතිපත්තිමය වෙනසක් දක්නට නොලැබේනි. පැවති වාතාවරණය බලයට ඒමට අවශ්‍යක් කරගත්තා මිස එයට නිසි විසඳුම් හෝ ඒ පිළිබඳ නිතිරිති සම්පාදනය කරමින් වෘත්‍යිකරුවාට දැඩිවම් දීමක් හෝ එයට අදාළ විසඳුම් කිසිවක් ඇති නොවූ බව හඳුනාගත හැකිය. එස්ස්ම ජාතක මට්ටමින් ඒ පිළිබඳ සැමරුමක් හෝ ස්මාරක ගොඩනාංචාවීමක් ද සිද නොවූ අතර ඉන් ඇති වූ ප්‍රතිව්‍යාප වූයේ අද වන විට ද, මේ මොහාත වන විට ද ශ්‍රී ලංකාව තුළ අතුරුදෙහන් කරවීම දිගින් දිගටම පවතින දේශපාලන ක්‍රමය සහ එහි අධිපත්‍යයට එරෙහි වන්නත් කෙරෙහි බලපෑවන්වීමයි.

1980 දැකකයේදී නව සම සමාජ පක්ෂය සමග සම්බන්ධව සිටි පෙරයමුල්ලේ තරුණා තරුණායන් කිහිප දෙනකු විසින් වෙළඳකළාපයේ තරුණා තරුණායන්ගේ නිර්මාණ ආදිය පළ කරමින් 'කලාපයේ අපි' යනුවෙන් සශරාවක් එමට කටයුතු කළහ. මෙකළ ශ්‍රී ලංකාව තුළ ඇති වුණු බරපතල තරුණා කැරලිකාර විජ්‍යවයට සම්බන්ධ වී හෝ සම්බන්ධ නොවී සිටි වෙළඳ කලාපයේ රැකියාව කළ බොහෝ තරුණා තරුණායන් අතුරුදෙහන්වීමට ලක්වූ අතර කලාපයේ අපි සංවිධානය එම තරුණා තරුණායන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් කටයුතු කළහ. සටන් වැදුතුහ. වෙළඳ කලාපයේ තරුණා තරුණායන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් හඩක් නැරු කම්කරු භායකු වූ එවි.එම්. රංජිත් සහ ඔහුගේ නිති උපදේශක ලෙස කටයුතු කළ එම්. ලයනල් යන දෙදෙනා පැහැරගෙන ගොස් සිද්ධිව රංජිදෙළුව මන්සන්දියෝදී සාහනය කර පුළුස්සා දමා නිබේනි. සාහනය කර පුළුස්සා දමන ලද රංජිත්ගේ පෙම්වතිය වූ ජයන්ති දැන්දෙනිය යන තරුණායන් එවකට නව සම සමාජ පක්ෂයට සම්බන්ධව සිටි මානව නිම්කම ක්‍රියාකාරීකායක් වූ බුවෝ ප්‍රහාන්ද මහතා එක්ව සංවිධානය වී අතුරුදෙහන්වීමට ලක්වූ වෙළඳ කලාපයේ කම්කරුවන් වෙනුවෙන් සහ ගම්පන දිස්ත්‍රික්කය තුළ අතුරුදෙහන් වුවන් වෙනුවෙන් සක්‍රීය ක්‍රියාකාරීත්වයක් ඉටු කිරීම ආරම්භ කළහ.

මෙම පැහැරගෙන යාම සහ සාතහ කිරීම හිමිතිකාටගෙන බලහන්කාරයෙන් පැහැරගෙන යාම සාපරාධි අපරාධයක් බවත්, එවැන්නක් යළු සිදුවීමට ඉඩ හොතැබීම සමාජ වගකීමක් බවත් සපරි කරමින් 1991 මක්තොම්බර් 27 වන ද 17 දෙනකුගෙන් යුත් කණ්ඩායමක් සිදුව රද්දෙළුව මහසන්දියට එක්ව ආගමක වතාවත් සිදු කරමින් පැහැරගෙන ගොස් අතුරුදූහන් කළ පුද්ගලයන් සිහි කිරීම අරමුණු ලැබේනි. 1992 මක්තොම්බර් මස 27 වන දින එම ස්ථානයේදීම මෙම දෙවන සැමරැම උත්සවය පැවති අතර ආගමික පුජකවරුන්, දේශපාලකයන්, අතුරුදූහන්වුවන්ගේ ප්‍රවුල්වල ඇඳින් මෙන්ම සිවිල් සංවිධාන සහ මානව හිමිකම් ක්‍රියාධරයන් ඇතුළු 1000කට අධික සංඛ්‍යාවක් එයට සහභාගි වය. “මහජන විනිශ්චය සහාව” යනුවෙන් ඔවුන් ‘කළාපයේ අඩි’ යන සංවිධානය තුළ සංවිධානත්මක ව්‍යාපාරයක් මෙස් කටයුතු කළ අතර ඉල්ලීම් රුක් සමග අතුරුදූහන්වුවන් සැමරීමට මෙහිදී කටයුතු කළහ.

මෙයින් ඇඟිල් අතුරුදූහන්වුවන් අනුස්මරණය කිරීම අතුරුදූහන්වුවන්ගේ ඇඳින් එකතුව සංවිධානත්මකව වාර්ෂිකව පවත්වන ලද්දේ ‘අතුරුදූහන්වුවන්ගේ ප්‍රවුල් එකතුව’ නමින් සංවිධානයක් වේමෙනි. මිය ගිය දිනයක්, මියගිය ස්ථානයක්, සොහොනක් හෝ අවමංගලය උත්සවයක් හොමැතිව අතුරුදූහන් වූ ග්‍රී ලාංකිකයන් 60000 ක් වෙනුවෙන් එද පටන් අද දක්වා මක්තොම්බර් 27 අතුරුදූහන්වුවන් සැමරැම නමින් අඛණ්ඩව මෙම සැමරැම උත්සවය පවත්වනු බවයි.

අතුරුදූහන්වුවන් වෙනුවෙන් ග්‍රී ලංකාවේ ඉදි වූ විවෘත සැමරැම ස්මාරකය වෙනුවෙන් 1999 දෙසැම්බර් මස 10 වන ද සිදුව රද්දෙළුව මංසන්දියේදී මූල්ගල තබනු ලැබය. ඒ සඳහා හොංකොං නගරය මූලස්ථානය කරගෙන ‘ආසියානු මානව හිමිකම් කොමිසම’ සහ දකුණු කොරයාවේ ක්වත්ස් නගරයේ ‘මැයි 18 අනුස්මරණ පදනම’ සහයෝගය ලැබේනි. වන්දුගුජ්ති තේශ්‍රුවර නම් වූ කළාකරුවා විසින් මෙම ස්මාරකය ගොඩනගු අතර එය 2000 ව්‍යුත්තයේ පෙබරවාරි 4 වන ද විවෘත කරනු ලැබුවේ අතුරුදූහන්වුවන්ගේ ජායාරූප එකතුවක් ද සම්ගිනි. එම ජායාරූපයන් සහිත කඳුව බිත්තියෙහි මේ වන විට 700කට ආසන්න අතුරුදූහන්වුවන් පිරිසකගේ ජායාරූප සටිකර ඇත.

ජායාරූප සහිත මෙම සිහිවටනය ග්‍රී ලංකාවේ අතුරුදූහන්වුවන් අලා පවතින එකම ස්මාරකය වන අතර රාජ්‍ය අනුග්‍රහය ඇතිව ඇඹුණිපිටිය ඕෂේපයන් අතුරුදූහන්කරවීම අලා ඉදි වුණු ‘අහිංසකයන්ගේ ආරාමය’ ද රුප්‍ය අනුග්‍රහය ඇතිවම ඒ ස්ථානයෙන් කඩා ඉත් කර ඇත.

අතුරුදූහන්වුවන්ගේ මතකයන් යටපත් කරන්නට වශයෙම් කරන පාලකයන් සිටිය හා සිටින යුගයක, එස්ම වර්තමානයේ ද තම පාලනය ප්‍රශ්න කරන මිනිසුන් අතුරුදූහන්කරවීන යුගයක යුක්තිය සහ සාධාරණාන්වය පතා පෙළගසිය යුතු බවත්, මෙම සැමරැම අඛණ්ඩව ම පවත්වාගෙන යා යුතු බවත් පුද්ගල විශ්වාසයයි. අතුරුදූහන්වුවන් වෙනුවෙන් පොදු සැමරැමක් හොමැති රටක මෙම සැමරැම එක්ව එක්ව පොදු සැමරැමක් මෙස් සිංහල සහ දෙමළ ජ්‍යෙන්තාවගේ එකතුවෙන් 22 වර්තන් පවත්වා ඇත. ග්‍රී ලංකා ඉතිහාසයේ මෙවැනි බෙඛනිය සිදුවීමක් සිදු වූ බවත්, එය ස්මරණය කරමින් නැවත මෙවැනි සිදුවීම් සිදු හොඡ යුතු බවත් පිළිවන්ව සිටින පුද්ගලයන් ඒ පිළිබඳව අවධානයෙන් සිටිමින් අතුරුදූහන්කරවීම්වලට එරෙහිව අන්තර්ජාතික නිති මෙරට නිති පද්ධතිය තුළ ස්ථාපිත කරමින් නැවත එවැනි අපරාධයක් සිදු වීම වැළැක්වය යුතු බවත් සපරි කරමින් මෙම සැමරැම අඛණ්ඩව ‘රසිර වූ ලයින්’ මානව හිමිකම් මධ්‍යස්ථානය හරහා සංවිධානය කරමින් පවත්වාගෙන යන බව මෙහිලා සඳහන් කළ භාකිය.

පස්වනපරිවිෂේෂය

විශ්ලේෂණය

මෙහිදි අධ්‍යයනයට ලක්කරනුයේ ඔක්තොම්බර් 27 වන දින සැමරැමි උත්සවයට සහභාගිවන 1987-1989 කාලවකවානුව තුළ අනුරුදුහන්වීමට ලක්වූ පිරිසගේ පවුල්වල සාමාජිකයන්, මෙම උත්සවයට සහභාගි වී පසුව එය අත්හළ පවුල්වල සාමාජිකයන් මෙම උත්සවයට සහභාගිවන වෙනත් රාජ්‍ය නොවන සංවිධානවල ක්‍රියාකාරකයන්, දේශපාලකයන්, මානව හිමිකම් ක්‍රියාධරයන්, මෙම සැමරැමට අඛණ්ඩව සහභාගි වූ පුද්ගලයන්, අනුරුදුහන්වීවන්ගේ පවුල් එකතුව සහ රැකිට වූ ලයින් මානව හිමිකම් ක්‍රියාකාරකයන්ගෙන් බ්‍රාගත් තොරතුරු විශ්ලේෂණයට ලක්කිරීමයි.

මෙහිදි මෙම අධ්‍යයනට ලක් කළ පුද්ගලයන් 50 දෙනාගෙන් බ්‍රාගත් තොරතුරු පොදුවේ විශ්ලේෂණයට ලක්කරන අතර එය කොටස් දෙකකින් සමන්විතය. පළමුවෙන් ඔක්තොම්බර් 27 දින අනුරුදුහන්වීවන් පිළිබඳ සැමරැම කොතරමිදුරට වැදගත් ද යන්නත් එහි බලපෑමක් පවතිනවාද යන්නත් විග්‍රහයට ලක්කෙරේ. දෙවනුව මෙම සැමරැමි උත්සවය දිගටම පවත්වාගෙන යා යුතුද නැති ද සහ එයට දක්වන ලද හේතු පිළිබඳව අවධානය දැක්වේ. මෙහිදි දැක්විය යුතු තවත් කරුණෙක් වන්නේ මෙම කොටස් දෙකට පක්ෂව සහ විපක්ෂව දැක්වූ අදහස් වෙන් වෙන් වශයෙන් ගෙන සම්මුඛ සාකච්ඡා අසුරින් බ්‍රාගත් තොරතුරු මෙහිදි සාකච්ඡාවට බඳුන් වීමයි.

පැමිණීම අත්හළ වින්දින පවුල්වල සාමාජිකයන් අතර ද කාන්තා පාර්ශවය බහුලවන අතර මෙම සැමරැමට දිගින් දිගටම සහභාගිවීමෙන් කළ භැඳී යමක් තොමැතිවීමන්, කාලය ගතවීමන් සමගම ඕවුන් වෙනුවෙන් කළ භැඳී ආගමික වතාවත්, දහා දීම් තනිව ඉටු කිරීමට භැඳී නිසාත්, අසනීප තත්ත්වය මත සහභාගිවීමට තොහැකි බව දක්වා සිරියන. මෙම සැමරැමි උත්සවය පවත්වන පොදු දැන ද මෙයට වින්දින පවුල්වල සාමාජිකයන් සහභාගිවීම අඛණ්ඩවම සිදුවීමට බලපා ඇති කරුණෙකි.

එමෙන්ම පැමිණීම අත්හළ පුද්ගලයකු ප්‍රකාශ කර සිටියේ 1987-1989 කාල වකවානුව තුළ අනුරුදුහන්කරවීමෙන්ට සම්බන්ධ වූ දේශපාලන පක්ෂ නියෝජිතයන් මෙම උත්සවයට සහභාගිවීම මත අතිවූ මතගැටුමෙන් ප්‍රතිශ්ලයක් ලෙස තමා මෙම උත්සවයට සහභාගිවීම අත්හළ බවයි. 1990 දැකයෙදී මෙම සැමරැම සඳහා විශාල සහයක් දක්වූ වර්තමාන ආත්ම්වුවේ අමාත්‍යය ඩුරක් දරණ දේශපාලකයකු දක්වා සිටියේ අනුරුදුහන්වීම් සම්බන්ධ මෙවති සැමරැමි වර්තමානයට උවිත තොවන බවත් මෙත කාලීනව තුළ අනුරුදුහන් සිදු තොවූ බවත් ය.

❖ අනුරුදුහන්වූ පුද්ගලයන්ගේ ස්වභාවය.

මෙම වින්දින පවුල්වල සාමාජිකයන්ගෙන් බවත්ගේ පවුල් අනුරුදුහන්වූ තැනැත්තා පිළිබඳව විමසීමෙදී බොහෝ දෙනාගේ අදහස වූයේ මෙම තරේණයන් ඉතාමත් අභියක සහ ඇතැම්වීම ජනතා විමක්ති පෙරමුණේ ක්‍රියාකාරිත්වයට මොනයම් අයුරකින් හෝ සහයක් තොදැක්වූ පිරිසක් බවයි.

පවුල් ගැටුම්, දේශපාලන මත ගැටුම්, වැරදිම් සහ වැරදි තොරතුරු මත මෙම තරේණයන් අනුරූපහන්වීමට ලක්වූ බවයි.

එසේම මෙම තරේණ පිරිසට පාසල් යන වයස් සිසුත්, රැකියාවක් කරමින් සිටින ලද තරේණයන්, රැකියා විරහිතව සිටි තරේණයන් ආදි වශයෙන් පිරිසක් අයන්ට සිටි අතර බොහෝ දෙනා සාමාන්‍ය පවුල්වලට අයන් / එමෙන්ම ස්වයං රැකියා හෝ රැජයේ රැකියාවල නිරතව සිටි තරේණයන් විම ද විශේෂන්වයකි. ඔවුන් නිර්දේශී පුද්ගලයන් බව බොහෝ දෙනාගේ පාහේ අදහස විය. ජනතා විමුක්ති පෙරමුණේ ඒ සමයේ පැවති ක්‍රියාකාලාපය ද කිප දෙනකු විසින් වෛචනයට ලක් කරන ලදී.

අනුරූපහන්වීමට ලක්වූ පුද්ගලයා පිළිබඳව අදහස් දැක්වීමෙන් පැවති තත්ත්වය ඔවුන්ට පීඩාකාරී සමයක් වූ බවත්, අහිංසක තරේණ පීවිත අකාලයේ විනාශ වූ බවත් සැම දෙනාගේ අදහස විය.

❖ සැමරුම් උත්සවය සම්බන්ධ වූ ආකාරය.

මෙම සැමරුමට සහභාගි වන බොහෝ පිරිස ගම්පහ දිස්ත්‍රික්කයේ මේ පිළිබඳව කටයුතු කළ ජයන්ති දත්තේනිය මහත්මිය හරඟා මෙම සැමරුම පිළිබඳව දැනගෙන ඇති. අනුරූපහන්වීමෙන්ගේ පවුල් එකතුව හරඟා කළ දැනුවත්වීම් සහ ඔවුන් විසින් යවන ලද ලිපි මගින් මෙවැනි උත්සවයක් පවතින බව ඔවුන් විසින් දැනගෙන ඇති අතර එමගින් මෙම උත්සවය සමග සම්බන්ධව ඇති.

වින්දීත පවුල්වල සාමාජිකයන් හැරුණුකොට මෙම සැමරුමට සහභාගි වන අනෙක් පුද්ගලයන් මෙම සැමරුම සංවිධානය කරන මානව නිමිකම මධ්‍යස්ථානයේ රැකියාව කිරීම, එම සංවිධානය සමග සම්බන්ධව වැඩ කිරීම, පිළිබඳ අවධානයක් දැක්වූවක් නිසා මෙම සැමරුම පිළිබඳව දැනගැනීම හරඟා මෙයට මුලදී සහභාගි වී ඇති අතර එනැත් පටන් අඛණ්ඩව මෙම සැමරුමට තම දැයකත්වය බ්‍රා දී ඇති.

❖ සැමරුම් උත්සවයට වර්තමානයේ වර්තමානයේ සම්බන්ධ වන ආකාරය.

බොහෝ දෙමාපියන් සැමරුම් උත්සවයට වර්තමානයේ සම්බන්ධ වන්නේ තනි තකිවම ය. මෙම උත්සවයෙහි දෙවන පෙළ පර්මිපරාවක් නොසිටීමට ද එය හේතු වී තිබේ. එකළ පැවති වාතාවරණය මත පවුලේ අනෙක් දුරුවන් ද මෙයට සම්බන්ධ කරගැනීමට ඔවුන් අකමැතිව අති අතර මෙවැනි උත්සවයකට සම්බන්ධ වීම පවා ඔවුන්ගේ පීවිතවලට තර්ජනයක් විය හැකිය යන පදනම මත ද මෙයට ඔවුන් සහභාගි කර නොගෙන ඇති බව පෙනේ.

“අපි අම්මලාව උනත්දු කරේ නැහැ. ඔවුන්ගේ අනෙක් දුරුවන්ව මෙනහා කැඳුගෙන එන්න කියල. එක දුරුවෙකු අනුරූපහන්වීම මත අනෙක් අයටත් ප්‍රශ්න ඇති වුණාත් තත්ත්වය ව්‍යාත් බරපතල වෙනවාහෙ. මේ උත්සවයට ඔවුන්ගේ පවුල්වලින් දෙවන පෙළක් නැති වුණාත් ක්‍රියාත්මක මේ උත්සව පවත්වාගෙන යයි.”

(ශ්‍රීලංකා ප්‍රජාත්‍යා මහතා - සම්මුඛ සාකච්ඡාව)

මෙයට ප්‍රතිච්ඡාලීව අදහස් දැක්වූ තම සහෙදුරයා අනුරූපහන්වූ පුද්ගලයෝ මෙම උත්සවයට දීර්ශ වශයෙන් සම්බන්ධව වන අතර ඔහුගේ අදහස වූයේ මෙවැන්නති.

“මම මගේ දුරුවාන් සමග මේ සැමරුමට සම්බන්ධ වෙන්නේ ඉතිහාසයේ මොකක්ද උනේ කියල ඒ අයන් දැනුගෙන ඉන්න ඕනා නිසා. නැතිනම් මේ පර්මිපරාවේ

කමුරුවන් පහුගිය දැකක දෙකක කාලයක් ඇතුළු මේ රටේ මොනවද වුනේ කියන එක දැන්නේ නැති වෙයි.”

(රත්නායක මහතා - සම්මුඛ සාකච්ඡාව)

අයිතිවාසිකම් සම්බන්ධව දීර්ශ කාලයක් නිස්සේ හඩික් නගන, ඒ වෙනුවන් තම දේශපාලන පිටිතය තුළ ක්‍රියා කරන, අතුරුදහන්වුවන්ගේ මාපිය දූදරු සංගමය බෙහි කිරීමට කටයුතු කළ දේශපාලයායක වූ විකුම්බාහු කරණාරත්න මහතා දැක්වුයේ මෙවන් අදහසකි.

“මවිවරු තම දරුවාත්, බිරින්දුවරු තම ස්වාමිපුරුෂයාත්, දරුවෝ තමාගේ තාත්ත්වය වෙනුවන් හඩික් නැගිය යුතුයි කියන එක තමා මගේ අදහස. මොකද එහෙම වුනේ නැත්තම් මවුන් වෙනුවන් හඩික් නගන්නට වෙන කෙනෙක් නැහැ. අයිතිවාසිකමක් ගිල්ලංසහයකදී සාධාරණය වෙනුවන් මිනිසුන් හඩික් නොහැරීම මත මෙවතින් දේ දීර්ශකාලිනව පවතින්නේ නැතිව යා හැකියි.”

(විකුම්බාහු කරණාරත්න මහතා - සම්මුඛ සාකච්ඡාව)

මේ අනුව 1987-1989 කාල වකවානුව තුළ සිදු වූ අතුරුදහන්වීම් සමරා මෙම සැමරුම් උත්සවය පැවැත්වුවද මේ සඳහා වින්දින පවුල්වල පැමිණාහ සාමාජිකයන් පමණක් නොව අන් අය ද සහභාගි කරගත යුතු බවත්, මෙම සැමරුමට තවත් පුද්ගලයන් මානව හිමිකම් සම්බන්ධ කරගෙන මෙය සමාජගත කළ හැකි ආකාරය පිළිබඳව කටයුතු කළ යුතු බවත් අනාවරණය විය.

❖ 1987-1989 කාල වකවානුවේ සිදු වූ අතුරුදහන් කරවීම් සහ උතුරු/නැගෙනහිර පුද්ගල යුද්ධය නිසා සිදුවූ අතුරුදහන් කරවීම් පිළිබඳ අදහස.

1987-1989 කාල වකවානුවේ සිදු වූ අතුරුදහන්කරවීම් දේශප්ලේත්වය මත තරුණායන් හඩික් නැගීම නිසා සිදු වූ බවත්, එහෙත් ඒ සඳහා ඔවුන් විසින් ගෙන්නා ලද ක්‍රියාමාර්ගයන් වැරදි බවත්, ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනයට සම්බන්ධ නොවී සිටි අනිංසක තරුණායන්ට තම පිටිතවලින් වන්දි ගෙවීමට සිදු වූ බවත් බොහෝ වින්දින පවුල්වල සාමාජිකයන්ගේ අදහස විය.

“මගේ පුතා වික්ටර් ලෙනින් මාර්සින්. එයා ගුවන්හමුදවේ සේවය කරල අසනීප තන්ත්වයක් මත බෙහෙත් ගතිමින් සිටියේ. ඒත් ජනතා විමුක්ති පෙරමුණාට වෙබි තියන්හි කියලා දුන්න කියන අදහසින් සැකපිට තමා පුතාව අරන් ගියේ. එහෙම ප්‍රශ්න කරන්න කියල අරන් ගිය මගේ එකම පුතා තමා මට නැති වුනේ.”

(අදහස නොවා මහත්මිය - සම්මුඛ සාකච්ඡාව)

එසේ රැගෙන ගිය දරුවන් නැවත නොඳ බවත්, කාලයාගේ ඇවැම්බන් ඔවුන් පිළිබඳව සොයා බාලා ඔවුන් පිළිබඳ කිසිදු තොරතුරක් නොවූ තැන ඔවුන් සේවීමේ කටයුතු අත්හළ බවත් බොහෝ වින්දින පවුල්වල සාමාජිකයන් දැක්වූ අදහස විය. පවුල් සාමාජිකයන් බොහෝ දෙනෙක් ඔවුන් මිය ගියේ කවදද, කොතැනක ද යන්න නොදැනීම ද මෙහි දී හඳුනාගත හැකි ලක්ෂණයක් විය. එසේ නොවූ අවස්ථාවන් ඇත්තේ ඉතා අල්ප වශයෙනි.

“රංජිත්, ලයනල් දෙන්නව 1989 මක්තොම්බර් 27 වෙනිද සිදුව රංදුල්ව භන්දියේදී සාතනය කරලා පුළුස්සලා දාලා තිබුණේ. රංජිත්ගේ සේරප්පුවකින් තමා එතැන මත්තාලා තිබුණේ ඔවුන් දෙනෙන කියල අපුරුණෙන්.”

(ජයන්ති දන්දනිය මහත්මිය - සම්මුඛ සාකච්ඡාව)

වෙළඳ ක්‍රාන්කයේ කමිකරුවන්ගේ ප්‍රශ්න වෙනුවෙන් හඩක් නැඟු රාජීන් විනාශ කිරීම පාලකයන්ගේ අවශ්‍යතාවය වූ අතර ඒ මත ඔහුව සහ ඔහුගේ නිති උපදේශක වූ ලයනල් නමැත්තාව සාහනය කළ බව මෙහිදි මත වූ අදහස විය. මේ අනුව අනුරූදහන්වීමට ලක්වූ පුද්ගලයන් පැවති පාලන කුමය විවේචනය කිරීම හෝ ඒ වෙනුවෙන් කටයුතු කිරීම යන අදහසට ඔබ්බෙන් වූ පැවති සහ සැකකිරීම් ආදිය මත මෙම තරුණායන් අනුරූදහන් වූ බව මෙම වින්දින පවුල්වල සාමාජිකයන්ගේ අදහස විය. දකුණු සිදු වූ අනුරූදහන්වීම් පිළිබඳව උතුරේ අනුරූදහන්වීම්වලට ලක්වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් විමසා බැඳු විට ඔවුන්ගේ අදහස වූයේ ඒ පිළිබඳ වැඩි තොරතුරක් තමන් තොරතුනා බවයි. එකල තොරතුරු දැනගැනීමේ මාධ්‍යය සුලඟ තොවීමත්, උතුරු හා නැගෙනහිර පුද්ගලවල යුද්ධය පැවතීමත්, ඒ මත ඇති වූ වාතාවරණයන් මත දකුණු සමාජයේ සිදු වූ දෑ පිළිබඳව අවධානයක් නොවූ බව ද මෙහිදි මත වූ අදහස විය.

උතුරේ සහ නැගෙනහිර පුද්ගලවල සිදු වූ අනුරූදහන්කරවීම් පිළිබඳව 1987-1989 කාලවකවානුව තුළ අනුරූදහන්වීමට ලක් වූ පුද්ගලයන්ගේ පවුල්වල සාමාජිකයන්ගෙන් විමසා බැඳු විට මත වූයේ මෙවන් අදහසයේ ය.

“අපේ දරුවෙශ් භරීම අනිසකයි. මගේ පුතා අනුරූදහන් වූන් ඉස්කේලේ ගිහින් එහකාට. උතුරේ අනුරූදහන්වීම් වූන් ඒවා උනේ ත්‍යැතවාදය නිසා. දෙමළ මිනිස්සුන්ට යන්න තම්ල්හාඩුව නියනවා. මෙක අපේ රට. අපේ දරුවෙශ් උතුරුයි එකතැනට දාලා කතා කරන්න බැ.”

(ඁිලා ගන්නොරුව මහන්මය - සම්මුඛ සාකච්ඡාව)

“උතුරේ දකුණු සියල නෑ. අනුරූදහන් වූන් දරුවෙශ්. නැම අම්මෙකුටම තමාගේ දරුවා දරුවා මිසක් ත්‍යැතවාදියෙක් නොමේ. දරුවෙශ් එහෙම තැනට පත් වූන් මේ සමාජයේ වර්දනක් නිසා.”

(ඒ. යසේහාම් මහන්මය - සම්මුඛ සාකච්ඡාව)

1987-1989 අනුරූදහන්කරවීම් පිළිබඳව මානව නිමිකම් ක්‍රියාකාරීන් සහ දේශපාලනයන් දැක්වූයේ මෙවන් අදහසයේ ය.

“1987-1989 කාලයේදී රාජ්‍ය පාලනය තිබුණු යු.එන්.පී. එකට රාජ්‍ය මර්දනකාරී ක්‍රියා නිසා අනිසක තරුණායන් විනාශ වූනා. අපේ අපේ ගෙදුර ගොඩක් තරුණායන්ට නවාතැන් දීල මුවුන්ව ආරක්ෂා කළා. උතුරේ තිබුණු වෙනම ත්‍යැතවාදයක්. උතුරේ අනුරූදහන්කරවීම්වලට ආන්දුවට ඇගිල්ල දික් කරන්න බැහැ.”

(අමාන්‍ය ප්‍රසන්න රණතුරු මහනා - සම්මුඛ සාකච්ඡාව)

“1987-1989 ත් උතුරු නැගෙනහිර අනුරූදහන්කරවීම් දේශපාලන අනුරූදහන්කරවීම් රාජ්‍ය පාලකයේ මේවාට සාපුරුව ම සම්බන්ධයි. මේවා රේඛාසයේ සිද්ධ වූන් රාජ්‍ය පාලනයේ රාජ්‍ය ප්‍රතිපත්තිවල උර්වලකම් නිසා. ඒවෙම් තමා 1987-1989 කාල සිද්ධවූ වැරුද්ධිට නිසි විසඳුම් ලබා තොදීමේ ප්‍රතිච්ඡලය සහ දේශපාලනයේ අන්තරෙන්මතිකව බලය හාවිත කිරීම ආදිය නිසා අද වන විට උතුරේන් දකුණුන්ත් තත්ත්වය හායානක වෙලා නියනවා. ඒ වගේම තමා ප්‍රශ්නවලට නිසි විසඳුම් නිසි තවම ලැබේල නෑ.”

(විෂ්වාසාන කරණාරන්න මහනා - සම්මුඛ සාකච්ඡාව)

ප්‍රසන්න රණතුරු මහනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් බලයට පැමිණි අතර ඔහු මුළු කාලයේදී ඔහුගේ පියා සමග එක්ව මෙම සැමරුමට අවශ්‍ය සහය ලබා දුන් පුද්ගලයෙක් ද

විය. 1987-1989 කාල වකවානුවේ එක්සත් ජාතික පක්ෂයේ පාලනය පැවති අතර එම පක්ෂය බලයෙන් පහ කිරීමට ද මෙම අනුරූපහන් කරවීම සමඟ ගොඩනගේ තිබූ උද්දෝශ්‍යතා සහ පාගමන් හේතුවෙන් අනතුරුව බලයට පත්වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මෙම අනුරූපහන් කරවීම යොදාගත් අතර එවකට අනුරූපහන් කරවීමෙන්වලට එරෙහිව කටයුතු කළ මගින්ද රාජපක්ෂ මහතා වර්තමාන ජ්‍යෙෂ්ඨපතිවරයා වන අතර ඔහුගේ පාලන සමය තුළ උතුරු නැගෙනහිර ප්‍රදේශවල අනුරූපහන්කරවීම සිදුවීමන් එම අනුරූපහන් කරවීම ප්‍රසන්න රූතුත්‍රා අමාත්‍යවරයා විසින් සාධාරණීය කරගතු කිරීමක් ලංකාවේ දේශපාලනය තුළ පවත්වා දෙව්ඩ් පිළිවෙත සහ ප්‍රතිපත්ති විරහිත බව පෙන්වුම් කරයි.

මේ අනුව දකුණේ සිවත්වන ඇතැම් පිරිස් උතුරු අනුරූපහන්කරවීම සාධාරණීයකරුණය කරන බවත්, එය තුස්තවාදය මත සිදු වූ අනුරූපහන් කරවීම බවත්, එහි වගකීම ගැනීමට කිසිවකු නොමැති බවත් හඳුනාගත හැකිය. මෙය වර්තමානයේ පොදු සමාජ මතය බවට ලංකාවේ දේශපාලනය තුළුටුවන්හින් විසින් පත් කර ඇත.

❖ මෙම අනුරූපහන් කරවුවන් සිහි කරන සැමරුමේ උත්සවය පිළිබඳ අදහස්.

සෑම වසරකම ඔක්තෝම්බර් 27 වන දින අනුරූපහන්වුවන් සිහි කරමින් පැවතෙන්වන මෙම සැමරුමේ පිළිබඳව මෙහිදී විවෘත අදහස් මත විය. මෙම සැමරුමේ එකි වින්දින පවුල්වල සාමාජිකයන්ට තම දුරුවා, සැම්යා අමතක නොකිරීමක් යන අදහස ප්‍රධාන වගයෙන් මත විය. ඔවුන් සිහිපත් කරුම්, ඔවුන් ස්මරණාය කරමින් මල් තැබීම, දහය දීම ආදි කරගතුවලට ඔවුන් ප්‍රධාන තැහක් ලබා දී ඇත.

“අපේ දුරුවා කොතානකදී, කොයි වෙළාවකදී නැතිවුණාද කියන්න දන්නේ නැ. ඒ දුරුවාට සොහොනක් නැ. ඒ වගේ ඉර්ණමකට මුහුණ දුන්න අයට මේ වගේ පොදු ස්ථානයක් තියන එක හරිම වටිනවා.”

(ආරියවත් සිල්වා මහන්මිය - සම්මුඛ සාකච්ඡාව)

මේ අනුව මේ සැමරුමේ උත්සවය බොද්ධාගමික හෝ කතෝලික යන හේදයකින් තොරව මවුවරුන්, පියවරුන්, බේරින්දුෂ්වරුන්, සහෝදර සහෝදරයන් තම දුරුවන්, සොයුර සොයුරයන් හා සැම්යන් සිහිපත් කිරීමට යොදාගත් දිනයක් බව හඳුනාගත හැකිය. එමෙන්ම මෙම ස්ථානය ඔවුන්ට පොදු ස්ථානයක් බවට පත්ව ඇත්තේ ඔවුන් සෑම දෙනාම පොදු අන්දුකීමකට මුහුණ දී ඇති නිසාවෙති.

මෙම උත්සවයෙන් ඔවුන් විශාල බලපෑමක් සමාජයට කිරීමට හෝ වර්තමානයේ ඉන් බලපෑමක් වන බව ඔවුන් තුළ අදහසක් නොමැත. මන්දයන් මුල්කාලීනව අනුරූපහන්කරවුවන් පිළිබඳ පැවතෙන්ව කොමිෂන් සභාවන් හෝ වෙනයම් අයුරුකින් ඔවුන්ට සහනයක් නොවීමන් යන අදහස මත මෙම උත්සවය මගින් බලපෑමක් හෝ සමාජයට එය දැනීමක් නොමැති බව ඔවුන්ගේ මතයයි. තම ආදරණීයන් ස්මරණාය කිරීමන් ඔවුන් වෙනුවෙන් කළ හැකි කාර්යයන් කිරීමන් මෙහිදී ඔවුන්ගේ අරමුණ වී ඇත.

“මගේ දුරුවා වෙනුවෙන් සොහොනක් නැ. මම කතෝලික අම්ම කෙනෙක්. නොවැම්බර් 02 වෙති දුට අපි මළුවුන් සමරණවා. මෙතෙන තමයි මගේ ප්‍රතාගේ තැන කියල මම විශ්වාස කරන්නේ.”

(අදහි ප්‍රනාජ්ද මහන්මිය - සම්මුඛ සාකච්ඡාව)

මෙය සැමරුමේකට එහා දීවෙන සමාජ මතවාදයක්. සමාජ කතිකාවතක් වෙනුවෙන් පවතින්නක් බවට ද අදහස් මත විය.

“මෙට අතුරුදුහන්වුවන් පිළිබඳ සැමරුමක් වුවත් එයින් සමාජයට විශාල මතවාදයක්, පත්‍රිවිඩියක් ගෙනයනවා. ඉතිහාසයේ මෙවත් ගෝක්පෙනක දේශීල සිද්ධ වුණා කියන එක මෙයින් සිහිපත් කරන බව කියන්න ඕනෑ.”

(සිරින්ග ජයස්සරය මහත්මා - සම්මුඛ සාකච්ඡාව)

මේ අනුව මෙවතේ සිදුවීම් අප සමාජය තුළ සිදු වූ බවටත් නැවත සිදු නොවිය යන අදහසන් මෙහිදී මත්‍යකරුන කරුණු මෙය දැක්විය භැංකිය.

එමෙකම මෙවතේ සිදුවීම් සිදු වූ බව කාලය සමග අමතකව යා නොදී විශේෂයෙන් දකුනී වීම නො පවත්වන්නා ලැස්පාවක් සිදු වුයේ යැයි සලකා අමතක කිරීමට ඉඩ නොදී මෙවතේ දේ නැවත සිදුවීමට එරෙහිව කටයුතු කළ යුතුය යන අදහස මත ද මෙම සැමරුමේ උත්සවය පිළිබඳ අදහස් දැක්වීමේදී අනාවර්ත්තය විය.

“මේ ස්මාරකය ඒ පිළිබඳව නොදුන්නා කෙහෙකුට ප්‍රශ්නයක් ඇති කරවනවා. අයි මෙහෙම දෙයක් භැඳුවේ, මොකද වුහේ කියල. මෙම සමරුවත් එසේමයි. මෙය සාධාරණය වෙනුවෙන් හඩක් නැගා, සාධාරණත්වය ඔවුන්ට ඉටුවිය යුතු යි යන අදහසින් පවතින්නක් බව කියන්නට ප්‍රතිච්චයි.”

(පිළිප් දිසානායක මහතා - සම්මුඛ සාකච්ඡාව)

“මම මේ සැමරුමට මුළ ඉදාළ කිපවාරයක් සහභාගි වූ කෙහෙක්. අසාධාරණය වෙනුවෙන් හඩක් නැගීම කළ යුතු දෙයක්. නැගීනම් අද වෙන කෙහෙකුට සිද්ධ වෙවිව දේ මට හෝ වෙන්න ප්‍රතිච්චයි. ඒ නිසා මෙය සැමරුමකින් ඔබට ගිය අදහසක් බවයි මගේ නැගීම.”

(ගරු ටෙරන්ස් ප්‍රනාන්දු පියත්මා - සම්මුඛ සාකච්ඡාව)

මේ අනුව මෙම සැමරුම සිහිපත් කිරීම යන අදහසින් ඔබට වූ මතවාද රාජියක් පෙරදුරකාටගෙන පවත්වන්නක් බව හඳුනාගත භැංකිය. සාධාරණය වෙනුවෙන් හඩක් නැගීම, මෙවත්නක් සිදු වූ බව සිහිපත් කරලිම, නැවත සිදුවීම වැළැක්වීමට ගත හැකි කියාමාර්ගයන් ගැනීම සහ ඒ වෙනුවෙන් ජනතා බලවිගයක් ගොඩනැංවීම යන අදහස පවතින බව ද දැක්විය භැංකිය.

මෙයට විරුද්ධව අදහස් දැක්වීමේදී මත වූ කරුණු මෙමෙය දැක්විය භැංකිය.

ලිතුරු-නාගෙනහිර දෙමාපියන් මෙම සැමරුමේ උත්සවය පිළිබඳ අදහසක් දැක්වීමේදී ප්‍රකාශ කර සිටියේ මෙම සැමරුම වැදගත් වන බවත්, අතුරුදුහන් වූ තම දරුවත් සම්බන්ධයෙන් එය බලපෑමක් කරන බවත්ය. නමුත් මෙහි දානය දීම, මල් තැබීම ආදිය කෙරෙහි ඔවුන් දැක්වියේ අකමැත්තකි.

“නැති වුහේ මගේ වැඩිමහල් ප්‍රතා. වයස අවුරුදු 16 යි. එල්.ටී.ටී. යෙන් දරුවව අරන් ගියා. පස්සේ යුද්ධ අන්තිම කාල දරුවන්ට හාර දෙන්න කිවිවාම අපි දරුවව හමුද්වට හාර දුන්න. අසනීප වෙලා හිටිය මගේ ප්‍රතා අදටත් නා. ප්‍රතාට මොකද වුහේ කියල දැන්නේ නැගීව මට එයාට සිහි කරල මල් තියන්න බැ. දැනෙ දෙන්න බැ. අපි කතෝලික ආගමේ. ඒ වගේ දේශීල කරන්නේ මැරුණු අය සිහිපත් කරල. මගේ ප්‍රතා අදටත් කොහො හරි ඇති කියල නිතානවා. දකුණේ අයට එහෙම කරන්න ප්‍රතිච්චය ගානාක් ගනවුනු නිසා. මේ උත්සවය ඒ අය සමරන්න නියන එක හොඳයි. නමුත් මගේ කැමැත්ත මේකෙන් සිංහල ආන්තුවට මොනවහර බලපෑමක් කරන්න කියන එක. අපේ දරුවා ගැන තොරතුරක් කියන එක.”

(එම්. නංගේස්වර්ම් මහතා - සම්මුඛ සාකච්ඡාව)

මෙවත් සැමරුම් උත්සවයක් නොවනුද උතුරු-නැගෙනහිර අනුරුදුහන්වුවන් සමරා මානව හිමිකම් ක්‍රියාධරයෙක් වශයෙන් කටයුතු කරන ගරු පේයඛාලන් පියනුමා මන්නාරම තම දේවස්ථානයේදී ඔවුන් සොයා දෙන මෙන් මෙම දෙමාපියන්ගේ, පවත්වා ඇතින්ගේ ඉල්ලීම් වෙනුවන් දිව්‍ය පූජාවන් පවත්වන බව මෙහිදී ඔහු භා පැවති සම්මුඩ සාකච්ඡාවේදී දක්වා සිටියේ ය.

දකුණේ සමාජයේ මෙම අනුරුදුහන්කරවුවන් වෙනුවන් පැවත්වෙන සැමරුම් උත්සවයට සහභාගි වූ අද වන විට එයට සහභාගි වීම අත්හළ සාමාජිකයින්ගේ වූයේ මෙවන් අදාළයේය.

“අද මේ අනුරුදුහන්වුවන් සමර්න උත්සවය දේශපාලනිකරණය වෙතා. මගේ සහෝදරයාට මරුපු, අනුරුදුහන්කරවපු මිනිස්සු අද මානව හිමිකම් ගැන කනා කරනවා. නිදහස් වේදිකාවට එනවා. මෙක හරි පරස්පරවියෝධියි. එද ලු ලංකා නිදහස් පක්ෂය මේවාට විරද්ධ වුතුන් ඒ අය මානවන් කළේ නැ. මේවා රාජ්‍ය නොවන සංවිධානවල න්‍යායපත්‍රවල් විතරක් කියල දැන් තිබෙනවා.”

(රත්නසිර මහතා - සම්මුඩ සාකච්ඡාව)

“රාජ්‍ය නොව සංවිධානයක් වේදිහට කරන්න ඕනා මෙම සැමරුම් උත්සවයකට එහා සමාජයට බලපෑමක් වන දෙයක් කරන්න. එකට පියවරක් ගන්නේ නැතිව මෙක විතරක් කළුන් ඒකේ සාර්ථකත්වයක් නැ.”

(ප්‍රසන්න දෙන්දනිය මහත්මිය - සම්මුඩ සාකච්ඡාව)

“අපි කැමති නැ අපේ දුරුවන්ට එල්.රී.රී. එකේ අයත් එක්ක එකට සමර්න්න. අපේ දුරුවෝ තුස්තවාදියේ නොවයි. ඒ නිසා මම මගේ දුරුවාට සිහිපත් කරල කරන්න පුළුවන් දේවල් කරනවා.”

(ඁීලා ගන්නොරුව මහත්මිය - සම්මුඩ සාකච්ඡාව)

“මේ සැමරුම් උත්සවය මහජන ව්‍යාපාරයක් විය යුතුයි. නැතිනම් මෙහි බලපෑම සමාජයට දැනෙන්නේ නැතිව යනවා.”

(ප්‍රසන්නප්‍රහාන්ද මහතා - සම්මුඩ සාකච්ඡාව)

මෙවත් මතවාද ඉදිරිපත් වුවද මෙහි මූලික වශයෙන් පවතින අදහස වන්නේ මෙම සැමරුම් උත්සවය අඛණ්ඩව පැවත්වීය යුතු බවත්, එහි ජාතික වශයෙන් වැදගත්කමක් ද පවතින බවත්ය. මත්ද අනුරුදුහන්වුවන් සිහි කිරීම අලා පවතින එකම පොදු සැමරුමන්, ස්මාරකයත් මෙය වන නිසාවෙති.

මෙම සැමරුම් මගින් අනුරුදුහන්කරවීම්වලට පවතින බලපෑම පිළිබඳව සාකච්ඡා කිරීමේදී මත වූයේ මෙවන් අදහසකි. එනම් මෙමගින් අනුරුදුහන්කරවීම්වලට එරෙහිව විරෝධයක් මේ හරඟා පවතින බවයි. එනම් ඔවුන් ස්මරණය කිරීමෙන් නොහැවති, අඛණ්ඩව මෙය පවත්වාගෙන යාම, ප්‍රජාතන්ත්‍රවාදය, පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට, ඒ වෙනුවන් හඳුන් නැගීමට, අනුරුදුහන් කරවීම නිති විරෝධී බව, එය පුද්ගල අයිතිවාසිකම් උල්ලාංසනය කිරීමක් බව ආදිය සමාජය තුළ ස්ථාපිත කිරීමට මෙය යම් ආකාරයක බලපෑමක් කරන බවයි.

“පවතින ආන්ත්‍රවාද හරි මිනිස්සුන්ට හරි මේ සැමරුමෙන් ලොකු බලපෑමක් නොවන්න පුළුවන්. නමුත් වසරකට වරක් හෝ මෙය පැවත්වීම, සමාජ කතිකාවතක් ඇති කරන්න, ඒ පිළිබඳ උනන්දුවන කිපදුනෙකු අතර කටයුතු කරන එකත් හරිම වැදගත්.”

(බසිල් ප්‍රනාජ්ද මහතා - සම්මුඛ සාකච්ඡාව)

“ස්මාරක සංකල්ප නරීම වැදගත්. මිනිසුන් ලේකයේ ස්මාරක ගොඩනගන්න ගත්තේ ඒ දේ අමතක වෙන්නේ නැතිව සිහිපත් කරල තියාගන්න. ඒ දේ දකිනකකාට තම තමාගේ හඳු සාක්ෂිය කතා කරනවා. මෙහෙම සිද්ධ වුණ එක වැරදිය තේද කියල නිතනවා. එහෙම ඇති වෙන සිතුව්ල්ලටත් යම් බලපෑමක් කරන්න පුළුවන්.”

(වන්දුග්ගේ තේහුවර - සම්මුඛ සාකච්ඡාව)

මේ අනුව මෙම සැමරැම් උත්සවය පොදුවේ සමාජය කෙරෙහින්, රටේ නිතිරිති, පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂාවේ ආදිය කෙරෙහි නිතිමය වශයෙන් ඇතිවිය යුතු බලපෑම ආදිය කෙරෙහි නිතිමය වශයෙන් ඇතිවිය යුතු බලපෑම ආදිය කෙරෙහි යම් බලපෑමක් සිදු කරන බව හඳුනාගත නැකිය.

❖ මෙම සැමරැම් උත්සවයේ වර්තමාන තත්ත්වය.

මෙම අනුරුදහන්වූවන් සිහිකරුම්හේ පැවත්වෙන ඔක්තෝම්බර් 27 සැමරැම් උත්සවය ගියවර පැවත්වූයේ 22 වෙනි වනාවට ය. ඇතිතයේ මෙම සැමරැම් ශ්‍රී ලංකා දේශපාලනයේ නැරවුම් ලක්ෂයක් වූ බව ද දැක්විය නැකිය.

“අතිතයේ ආත්ම්ඩ්‍රා මාරු කරන්නටත් මේ අනුරුදහන්කරවීම්වලට එරෙහි උත්සේෂ්ඨතා ව්‍යාපාරය බලපෑවා. පැවති අර්බුදකාරී තත්ත්වය තුළ සාධාරණත්වය ඉල්ලන මිනිසුන්ට මෙතිදී

අතිතයේ මෙම අනුරුදහන්කරවූවන් සිහිපත් කිරීමේ සැමරැම පැවති ආත්ම්ඩ්‍රා ගෙදුර යැවීමටත්, නව ආත්ම්ඩ්‍රාවක් බෙහිකර ගැනීමටත් හේතු විය. එම පක්ෂය ද යුක්තිය සහ සාධාරණත්වය වෙනුවෙන් හඩක් නගමින් බලයට පත්වුද එකි පොරාන්ද ඒ අයුරින්ම ඉටු නොකළ බව පැහැදිලිය. එමත් ම එකළ පැවති තත්ත්වයට විරැදුළව පිහිටා හි මානව නිමිකම් කොමිසමට පෙන්සන් ඉදිරිපත් කළ මහින්ද රුපසක්ෂ මහතා යටතේ පැවතින වර්තමාන ආත්ම්ඩ්‍රා මගින් අනුරුදහන්කරවීම සිදු වූ අතර එය වඩාත් බේදුප්නක සිදුවීමක් ද වෙයි.

එසේ උතුරු-නැගෙනහිර යුද්ධිකාලයේදී සිදු වූ අනුරුදහන්කරවීම්වලට ලක්වූ පුද්ගලයන්ගේ දෙමාපියන් ද වර්තමානයේදී මෙම සැමරැම් උත්සවයට සහභාගී වේ.

“කොතෙන වුවත් නැතිවුනේ මේ රටට වටිනා තර්තායන් පිරිසක්. දෙමළ වුණත්, සිංහල වුණත් ඒ මවිවරු එකට එකතු වෙලා මේ සැමරැමට සම්බන්ධවෙන එක හොඳයි.”

(ලිනස් ජයතිලක මහතා - සම්මුඛ සාකච්ඡාව)

“නැති වුනේ මගේ දුරුව. බෝන්ඩ්ස්ටරුත්, මවිවරුත්, මෙනහා එනවා. මම ආපු අවුරුදු ගාතුටම දැකළ තියෙනව. ඒ උතුරු-නැගෙනහිර අම්මලත්, බෝන්ඩ්ස්ටරුත් මෙනහා එන එක නොදැයි. අපිට තියෙන දැක ඒ අයටත් ඒ විදිහටම දැනෙනවනේ. මට දැනෙන දුරු දැක ඒ අම්මලත් ඒ විදිහටම තියෙනව කියල ඒ අය කතා බහ කරදුනී තේරුලා තියෙනවා.”

(අදහි ප්‍රනාජ්ද මහන්මය - සම්මුඛ සාකච්ඡාව)

මහනුවර පදිංචිව සිටි එස්. වේලු මාතාව 1987 - 1989 කාලයේ අනුරුදහන්වීම්වලට ලක්වූ තර්තායකුගේ අම්මාය. අය දීර්ශ කාලයක් මෙම සැමරැම් ස්ථානයට පැමිණි අතර

පසුගිය දිනක අය මියගියාය. දම්ඹ විම යන කාරණය මත සමහරක් අවස්ථාවලදී අය පිඩාවට පත්ව ඇති අතර ඇයට තුස්තවාදී ලේඛලය සිංහල අය විසින් අලවා ඇති බව ඇ පිළිබඳ විමසීමේදී මෙම සමරුවට පැමිණිම අත්හා සාමාජිකාවක් ප්‍රකාශ කර සිටියා ය. වේලු අම්මාගේ පැමිණිමත්, උතුරු-නැගෙනහිර සාමාජිකයන් මෙම ස්ථානයට පැමිණිමත් ඇ දුටුවේ ඇ දුටුවේ තුස්තවාදී දාෂ්ටේක්නායකිනි. ඔවුන්ගෙන් තොරව මෙම සැමරුම් උත්සවය පවත්වාගෙන යා යුතු බව ඇයගේ අදහස විය.

අතිතයේ මෙන් නොව මෙම සැමරුමට පැමිණෙන මවිවරුන්ගේ ප්‍රමාණය අඩුව තිබේ. මියාම, වයස්ගතවීම, රෝගිවීම, දුක තුනි විම ආදි කරුණු එයට බලපා ඇත.

“මගේ පුතා නැතිවෙලා අවුරුදු 20කට වැඩියි. එය දෙස්තර කෙනෙක් වෙන්න හිටියෙ. මම ගොඩක් කළේ ඇඟුවා. සැමරුමටත් ගිය. ඇදත් මට දුක තියෙනවා. ඒත් මම දැන් සැමරුමටත් එන්නේ නෑ. දුක වැඩිවෙන නිසා. ඒ ගැන කොට්ඨර දක් වුනාත් දැන් වැඩක් නෑ කියල හිතල මම හිතාගෙන ඉන්නේ.”

(සේනානායක මහත්මිය - සම්මුඛ සාකච්ඡාව)

කොසේ වුවත් මෙම සැමරුම මගින් පමණක් ආනුස්ථුවට, පොදු මහජනතාවට යම් බලපෑමක් සිදු කරුන බව හඳුනාගත නැකිය.

එනම් උතුරේ වුවද, දුකනේ වුවද අතුරුදුන්කරුවීම මානව වර්ගයට එරෙහි අපරාශයක් බව හෝ නැත්තා ප්‍රකාශවන බව හඳුනාගත නැකිය.

“මේ සැමරුම් උත්සවයේ බලපෑම දේශප්‍රේමින්ව හෝ ඊට එහා ගිය පොදු මිනිස් අයිතිවාසිකම් රැකිය යුතු දෙයක් වෙන්න ඕනි. ඒ වෙශේ තමා දේශපාලන පක්ෂ එක්ක ප්‍රතිපත්තිමය බැඳීමක් ඇති කරගෙන තමා මේ කාර්යය කළ යුතු වෙන්නේ.”

(පුද්ගල ගුණවර්ධන මහතා - සම්මුඛ සාකච්ඡාව)

මේ අනුව මෙම සැමරුම් උත්සවය මගින් සමාජයට කළ නැකි බලපෑම පූර්වී පරිසරයක් තුළ පවතින බව හඳුනාගත නැකිය.

❖ අතුරුදුන්වුවන්ගේ ස්මාරකය පිළිබඳ අදහස.

අතුරුදුන්කරුවන් සිහිපත් කරමින් තිර්මාණය වූ ස්මාරකය 2000 වසරේ පෙබරවාරි මස 04 වනු විවෘත කරනු ලැබූ අතර අතුරුදුන්කරුවුවන්ගේ ජායාරූප 700 කට ආසන්න ප්‍රමාණයක් එහි කඩල් බිත්තිය මත ස්ථාපිත කර ඇත. මෙම ස්මාරක ගොඩනැංවීම වැදගත් බවත් ඒ නැත්තා විශාල පණිවිධියක් සමාජයට ලබාදෙන බවත් අදහස ය.

“ලේකයේ මේ වගේ සිදුවීම් සිදුවුනු අවස්ථාවල මිනිස්සු ඒවා සිහිපත් කරන්න ස්මාරක නිර්මාණය කළා. එය ඔවුන් අමතක නොවන්නට තැනුවක්. ඉන් ස්මාරකය කරන්නේ ඔවුන්ව විතරක් හෙමේ. මේ වගේ අපරාධ සිදුවුනු බවත්, නැවත ඒවා සිදු නොවිය යුතු බවත් ඒ නැත්තා මතක්කරු දෙනවා.”

(වන්දුග්‍රහ්න නොනුවර මහතා - සම්මුඛ සාකච්ඡාව)

“මෙනෙන මරාදුල තිබුණෝ රංපිත්වයි, ලයන්ල්වයි විතරයි. නමුත් මරාදුල තියන තැනක් දැන්නේ නැති, දිනයක් දැන්නේ නැති හැමෙරුවම මෙය පොදු ස්ථානයක්. මෙය ඇ පල්ලියේ දේපළක් හෙමේ. පොදු මහජනතාවගේ දේපළක්.”

(ගරු සිරල් ඇන්නති පියනුමා - සම්මුඛ සාකච්ඡාව)

ස්මාරක සංකල්පය තුළ ලංකාව තුළ සූලහ නොවූ සමයක මෙටැනි පොදු ස්මාරකයක් ගොඩනගේමටත්, ඒ හරහා මෙටැනි අපරාධයක් සිදු වූ බවට ලබා දෙන පණිචිතයන් ඉතා වැදගත් බව හඳුනාගත හැකිය.

විශේෂයෙන් ම අනුරුදුහන්කර්මවලට එරෙහිව එවැනි ස්මාරකයක් ගොඩනයීම හරහා සිදුවන දැනුවත්බව අනාගතයට වුවද පවතින බව මෙහිදී අදහස් විය.

1987-1989 අනුරුදුහන්කර්මවලට එරෙහිව පැවති රාජ්‍යන්, රාජ්‍ය නොවන සංචාරක සහ සිවිල් සමාජ ක්‍රියාකාරීන් ගන්නා ලද ක්‍රියාමාර්ගයකට මෙම පොදු සැමරැම ප්‍රාතික වශයෙන් සහ පොදුගලිකව ඉතා වැදගත් බවත්, එය අගය කළ යුතු කාරණායක් බවත් සැමගේ අදහස විය. එසේම අනුරුදුහන්කර්මවලට එරෙහි දේශපාලනික මැදිහත්ක්ම කළ බොහෝ දෙනෙක්, විශේෂයෙන්ම දේශපාලකයන් තම අරමුණු සහ බලයට ඒමේ මාවතක් බවට එය පත්කරගෙන ඇති බව බොහෝ පිරිසකගේ අදහස විය. නමුත් මෙම උත්සවයට අඛණ්ඩව සහභාගිවන පුද්ගලයන් එවැනි අරමුණුවලින් මේනාක් හෝ බැහැරව සිටින බවත්, අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ සැබැං අවශ්‍යතාවයක් ඔවුන්ට පවතින බව ද අනාවරණය විය.

❖ අනුරුදුහන්වුවන්ගේ පවුල් එකතුවේ ක්‍රියාකාරීන්වය පිළිබඳ අදහස.

අනුරුදුහන්වුවන් පිළිබඳ කටයුතු කරන්නට 1987-1989 කාල වකවානුව තුළ අනුරුදුහන්වුවන්ගේ මාපිය දිදුරු සංගමය, මව්වරුන්ගේ පෙරමුණා ආදි සංචාරක ගණනාවක් නිර්මාණය විය. අනුරුදුහන්වුවන්ගේ පවුල් එකතුව නමින් 2000 වසරේ ස්මාරකය නිරාවරණය කිරීමන් සමගම මේ පිළිබඳ කටයුතු කරන්නට යෙදුනා අතර ඔවුන් ලංකාව පුරාම විශේෂයෙන් ම ගම්පහ, මහනුවර, කළුතර හා ගාල්ල යන දිස්ත්‍රික්කවල තම ක්‍රියාකාරීන්වය සත්‍ය වශයෙන් ඉටු කළහ. විශේෂයෙන්ම අනුරුදුහන්කර්මවන් පිළිබඳ තොරතුරු රුස් කර එම පුද්ගලවල රුස්වීම් තබන්නට, ජනතාව මේ පිළිබඳ දැනුවත් කරන්නට, මේ සැමරැම හා ඔවුන් සම්බන්ධ කරගන්නට විශාල වශයෙන් කාර්යයන් රුසක් ඉටු කරන ලදී.

“තනිව පුද්ගලයක් මේ වගේ දෙයකට විරැද්ධිව කටයුතු කරනවාට වඩා සංචාරකයක් විදිහට කටයුතු කරන එකෙන් අනුරුදුහන්වුම වළක්වන්න විශාල බලපෑමක් කරන්න පුළුවන්. එය දේශපාලනයෙන් තොරව කරන්න බැ. දැනට මේ අරගලයේ ඉහ්න අයව එයට සම්බන්ධකරගෙන ප්‍රතිපත්තිමය එකතාවයක් ඇති කරගන්න එකත්, දැන් අපි අනුරුදුහන්කර්මවලට එරෙහිව මොකද කරන්නේ, තව අවුරුදු වැකින්, අවුරුදු රැකින් කරන්නේ කියන අදහසන් එක්ක කටයුතු කරන එක ඉතාම වැදගත්.”

(වසන්න රැනිල් මහනා - සම්මුඛ සාකච්ඡාව)

“මේ සැමරැම සංචාරකය කරන්න මේ පවුල් එකතුව විශාල කාර්යයක් කරනව. තනි තනිව මේ සැමරැම කරන්න අමාරු දෙයක්. ඒ නිසා මේ වගේ සංචාරකයකින් මෙය කරන එක වැදගත් වගේම එයින් වන බලපෑමන් වැඩියි කියලයි මට දැනෙන්නේ.”

(සිනා ගමගේ මහන්මය - සම්මුඛ සාකච්ඡාව)

මෙම අනුරුදුහන්වුවන්ගේ පවුල් එකතුවේ ක්‍රියාකාරීන්වය මගින් මෙම සැමරැම සංචාරකය කිරීම පිළිබඳව යහපත් ප්‍රතිච්ච සේම මෙය ද එක් රාජ්‍ය නොවන සංචාරකයක ව්‍යාපෘතියක් සහ මුදුල්මය පරමාර්ගයක් මත සිදුවන්නක් බව ද මත් වූ අදහසක් විය. මෙම සංචාරකය මෙම දිනය පරමාර්ථ කරගතිම්න් පමණක් කටයුතු කිරීම එට හේතු වශයෙන් දක්වනී.

එශයේම සංවිධානාත්මක ව්‍යුහය තුළ අතුරුදූහන්කරවුවන්ගේ පවුල්වල එකද සාමාජිකයෙක් හෝ නොවීම යන කාරණය ද ඒ පිළිබඳ සැකයට තුඩුදෙන්නක් බව ද මෙහිදී මතු වූ කරුණු විය.

- ❖ මෙම සැමරුම තවදුරටත් පවත්වාගෙන යා යුතු ද යන අදහස.

මෙම අතුරුදූහන්වුවන් සමරා පැවතෙන්වෙන ඔක්තෝම්බර් 27 සැමරුමේ උත්සවය දීර්ශකාලීනව පවත්වාගෙන යා යුතු බවත් එය මෙවැනි සිදුවීමක් ඉතිහාසයේ සිදු වූ බව අමතක නොකිරීමටත්, එවැනි සිදුවීම් සිහිගන්වා නැවත ඒවා සිදු නොවන ආකාරයට කටයුතු යෙදීම කළ යුතු නිසාත් මෙම සැමරුමේ උත්සවය දීර්ශකාලීනව පවත්වාගෙන යා යුතු බව අදහස් ඉදිරිපත් විය. එයේම මෙම සැමරුමේ සැමරුමකින් ඔබිබට ගොස් අතුරුදූහන්වීම් අවම කරලීමට ගත හැකි ක්‍රියාමාර්ග ගැනීමට වග කිව යුතු පාර්ශ්වයන්ට බල කිරීම්, ඒ සඳහා නිති සම්පාදනය, දේශපාලනික වශයෙන් ප්‍රතිපත්ති සම්පාදනය කිරීම ආදිය පැවතිය යුතු බවට ද අදහස් ඉදිරිපත් විය. රාජ්‍ය නොවන සංවිධාන මගින් මේ පිළිබඳව ප්‍රදේශගෙයා දැනුමත් කිරීම්, මෙයට එකත වන දේශපාලයුදෙන් හරහා ව්‍යවස්ථාපිත හා නෙතික කාර්යයන් වෙත යොමුවීමේ අවශ්‍යතාවය ද මෙහිදී ඉස්මතු විය.

එශයේම මෙම සැමරුමට දෙමාපියන් වඩාත් සක්‍රිය ලෙස දුයක වීම අවශ්‍ය වන අතර මෙයට කාලයක් ගත වුවද ඒ සඳහා ගත හැකි ක්‍රියාමාර්ග වෙත අවතිරණය විය යුතු බවත් මෙහිදී මතු වූ අදහස විය.

මෙයට විරුද්ධව මතවාද දුරක්ෂණ්ගේ අදහස වූයේ මෙය සැමරුමකින් ඔබිබට ගොස් සමාජ ව්‍යාපෘතියක් විය යුතු බවත් එයට දේශපාලකයන් සම්බන්ධ කර ගැනීමෙන් එලක් නොවන බවත් ය. එමෙන් ම මෙම සිදුවීමට වසර 26කට ආසන්න කාලයක් ගත වී ඇති නිසා තවදුරටත් එකි අතුරුදූහන්කරවුවන් පිළිබඳව දැක් වෙමෙන් එලක් නොවන බවත් එම තත්ත්වයට මුහුණ දුන් සාමාජිකයන්ගේ මානසික සහනය, ආර්ථික සහ සමාජයේ සුහ සිද්ධිය වෙනුවෙන් කටයුතු කිරීම වැදගත් බවත් ය.

- ❖ මෙම සැමරුමේ උත්සවයේ දුර්වලතාවයන් ලෙස ක්වන මද අංග.

මෙම සැමරුමේ උත්සවය ඔක්තෝම්බර් මස 27 වන දිනට පමණක් සිමාවීම දුර්වලතාවයක් ලෙස හැඳින්වේනු. එය අන් දිනයන්ට වඩා සූචිගෙෂී අන්දමින් සතියක් පුරා ආදි වශයෙන් විවිධ අංගයන් එක් කරමින්, උදහරණ : සංස්කෘතිකාංග, දැනුවත් කිරීමේ වැඩසටහන්, අධ්‍යාපනික වැඩසටහන්, විවිධ තරග පැවත්වීය යුතු බවට අදහස් ඉදිරිපත් විය.

පොදුවේ මෙම සැමරුමේ උත්සවය සමාජ ව්‍යාපාරයක් බවට පත්වීය යුතුය යන අදහස ඉදිරිපත් විය. මෙහිදී වැන්තියවේදීන්, උගෙන්-බුද්ධිමතුන්, දේශපාලකයන් ආදි සෑම අංගයකම සහනය ඇතිව මෙම සැමරුමේ සමාජ ව්‍යාපාරයක් දක්වා පරිවර්තනය කරගත යුතුය යන අදහස ඉදිරිපත් විය.

එශයේම, මෙම සැමරුමට මේට වඩා සක්‍රිය වශයෙන් දුයකවීමට අතුරුදූහන්වුවන්ගේ පවුල්වල සාමාජිකයන්ට අවස්ථාව බ්‍රඛාදිය යුතු බවත්, එය සංවිධානය කිරීමේදී ඔවුන්ගේ සහය වැඩි වශයෙන් බ්‍රඛාගත යුතු බවත් එය දැනට පවතින දුර්වලතාවයක් ලෙසටත් අදහස් මතු විය.

තවද, දේශපාලන ප්‍රතිපත්ති හෝ රාජ්‍ය නොවන සංවිධානයක ව්‍යාපෘතියක් සේ නොසක්මින් මෙයට වඩා වැඩි වැදගත්කමක් දිය යුතු බව ද අදහස් මතු විය.

එශයේම දේශපාලකයන් මෙහි ප්‍රතිපත්ති තුළට අන්තර්ග්‍රහණය කරගත යුතු බවත්, ඒ සඳහා ඔවුන්ට බල කිරීමේ අවශ්‍යතාවය පවතින බවත්, ආන්තු මාරුවීමෙන් එපිටට මෙම

ව්‍යාපාරය ගක්තිමත් විය යුතු බවත්, එය මෙහි නොමැති වීම දැනට පවතින දුර්වලතාවයක් ලෙසට අදහස් දැක්වේ.

පුද්ගලයාට මේ පිළිබඳ අවබෝධය, දැනුවත් කිරීම් ලබා දිය යුතු බවත් එය පොදුවේ සෑම මත්‍යාපනයකුටම අවධාරණය කළ යුතු බවත් අදහස් ඉදිරිපත් විය.

වර්තමානයේ සිංහල, දුවිඩ දෙපාර්ශ්වයට මෙම සැමරුමට සම්බන්ධ වන නිසා ඔවුන්ට කතා කිරීමට, අදහස් බෙදුගැනීමට අවස්ථාව නොලැබීම දුර්වලතාවයක් ලෙස දැක්වේ.

එසේම ආරාධිත දේශන පමණක් ප්‍රමාණවත් නොවන බවත් සංහිදියාව තුළින් මෙම ප්‍රශ්නය සමාජය ඉදිරියට ගෙන යා යුතු බවත් ඒ සඳහා යම් පියවරක් දැනට ගෙන නොතිබුමත් දුර්වලතාවයක් ලෙස හැඳින්වේ.

නිගමන සහ යෝජනා

ඉක්තෝම්බර් මස 27 වන දින සිදුව රඳ්දුල්ව මංසන්ධියේ පැවත්වන අතරදහන්වූවන් සිහිපත් කිරීමේ සැමරුම් උත්සවය ඉදිරියටත් අනිවාර්යයෙන්ම පැවත්විය යුතු, වැදගත් සැමරුමක් බව අවධාරණය කෙරීම්. මෙහිදී මෙම සැමරුමෙහි බලපෑම ව්‍යුහය කිරීම සඳහා කටයුතු කළ යුතු බවත්, එය ඉතිහාසයේ මෙවත් බොද්ධිය සිදුවීමක් සිදු වූ බවත්, නැවත එවැනි දුයක් සිදු නොවිය යුතු බවත් අවධාරණය කරමින් පැවත්විය යුතුය යන අදහස මත විය.

එසේම මෙම සැමරුම සමාජගත කිරීමට කටයුතු කළ යුතු බවත්, මෙම උත්සවය පුළුල් වපසරුයක් තුළ ක්‍රියාත්මක කළ යුතු බවත් යෝජනා ඉදිරිපත් විය. එමෙන්ම මෙම සැමරුම සැමරුමක් ඔබබට ගිය සමාජ ව්‍යාපාරයක් බවත්, උගතුන්-වුද්ධීමතුන්, දේශපාලකයන්, මහජනතාව ආදි සෑම පාර්ශ්වයක්ම සම්බන්ධිකරුගත යුතු බවට ද අදහසක් ඉදිරිපත් විය.

එසේම මෙය එක් දින සැමරුමකට සිමා නොවී පෙර සූදනමක් සහිතව විවිධ අධ්‍යාපනික, සංස්කෘතික හා දැනුවන් කිරීමේ වැඩසටහන් පවත්වමින් සමාජ කතිකාවතක් ඇති කිරීම දක්වා පුළුල් කළ යුතු බවට ද අදහස් මත විය.

එසේම ප්‍රාදේශීය වශයෙන් මෙම සැමරුමට සමගාමීව සැමරුම් මාලාවන් සංවිධානය කළ යුතු බව ද, ඒ හරහා මේ පිළිබඳ දැක් අවධානයක් සමාජය තුළ ඇති කළ යුතු බවට ද අදහස් මත විය.

එසේම මෙම ස්මාරකය මෙම ස්ථානයට වඩා නිදහස් තැනක ස්ථාපිත කිරීමේ අවශ්‍යතාවය පවතින අතර මෙම ස්ථානයේ කළබලකාරීන්වයෙන් මිදි එය අන්වේදීමට අවස්ථාවක් සැලසෙන බව ද මෙහිදී යෝජනා විය.

එසේම සැමරුම් උත්සව දිනයට සහනාගි වන සිංහල හා දැව්ඩ ජනවර්ග දෙකෙහිම පුද්ගලයන්ට එකිනෙකා හා සාකච්ඡාවට, අදහස් බෙද ගැනීමට, සූහද කතාබහර අවස්ථාවක් සැලසා දිය යුතු අතර දෙපාර්ශ්වයේ හොඳ හිත ගෙනිමන් වී මතුව ඇති වැරදි අවබෝධයන් ඉන් තුරන් කරගත හැකි බවත් අදහස් මතුවිය.

තවද දෙවන පෙළ සාමාජිකයන් මෙයට සම්බන්ධ කරගත යුතු බවත්, අතරදහන්කරුවීමට ලක්වීම ලැඕඕාවට කාරණයක් නොවන බව ඔවුන්ට අවබෝධකරුවීමට කටයුතු කළ යුතුය යන කරුණ මෙහිදී ඉදිරිපත් විය.

එමෙන්ම ඉක්තෝම්බර් 27 සැමරුම් උපෙළ පිළිබඳව දැනුවන් කිරීමට දැනට වඩා පුළුල් පදනමක් පෝස්ටර් ව්‍යාපාර, පුවත්පත් ලිපි ආදිය හරහා ප්‍රහාර දැනුවන් කළ යුතුය යන අදහස මතුවිය.

මෙයට සහනාගි වන, සහනාගිකරුගත හැකි උගතුන්, වෘත්තීයවේදීන් සහ දේශපාලයෙන් මගින් මෙය බලය ලබා ගැනීමේ සංකල්පයට ඔබබෙන් වූ රාජ්‍ය ප්‍රතිපත්ති, නිතිරිත සකස් කරගැනීම දක්වා පුළුල් විය යුතු බවත් කුමන රාජ්‍ය පාලනයන් යටතේ වුව ද මෙම නිතිරිත වෙනස් නොවිය යුතුය යන අදහස මතුවිය.

මෙම අනුරේදහන්කරවීම්වලට සම්බන්ධ පුද්ගලයන් ජ්‍යෙන්තාවගෙන් සමාව ගත යුතුය යන අදහස ද මෙහිදී ඉදිරිපත් විය.

මෙම මහජන ව්‍යාපාරය, ගක්තිමත් සැමරුම් උත්සවයක් දක්වා පුළුල්ව ව්‍යාප්ත විය යුතුය යන්නත් මෙම අඛණ්ඩව පැවැත්වීමට කටයුතු යෙදිය යුතු බවතන් යෝජනා ඉදිරිපත් විය.

වඩාන් සංවිධානාත්මක ස්වර්ශපකින්, පුළුල් ඉදිරි සැලස්මක් සහිතව මෙම සැමරුම පැවැත්වීමටත්, ස්මාරකය පවත්වාගෙන යාමත් කළ යුතුය යන අදහස ද මෙහිදී යෝජනා විය.

හත්වන පරීචිණේදය

සමාලෝචනය

ශ්‍රී ලංකාවේ අනුරූපහන්කරුවන් සමරා පැවත්වෙන එකම සැමරැමි උපොල සහ ස්මාරකය බවට සිදුව රද්දෙළුව හත්දියේ ඇති අනුරූපහන්කරුවන්ගේ සිහිවතනය සහ මක්නෝම්බර් 27 සැමරැමි උපොල පත්ව තිබේ. එය රාජ්‍ය තොටෙ සංචාරකයින් සහ සිවිල් සමාජ එකතුවකින් නිර්මාණය වී තිබුණ ද එය ජාතික වශයෙන් වැදගත් සැමරැමි උපොලක් බවට පත්ව තිබේ.

ලාංකේය ඉතිහාසයේ අදුරු යුගයක් සනිටුහන් කරුණින් 1987-1989 කාල වකවානුව තුළ සිදු කරුණු 60000 කට අධික තරුණ සංඛාරය බෙදාවාවකයක් බවත්, එවැනි සිදුවීමක් සිදු වූ බවටත්, එහි මතකය ගෙවී ඉදිරියට පවත්වාගෙන යා යුතු බවත්, ඒ හරහා අනුරූපහන්කරුවීම් නැවත සිදු තොටීමට කටයුතු කළ යුතු බවටත් එමගින් පත්‍රිකාවක් ලබාදීම සිදු වේ.

යම් යම් දුර්වලතා පැවතිය ද මෙම සැමරැමි සහ ස්මාරකය හොඳුන් පවත්වාගෙන යා යුතු බවටත්, යෝජනා කරන ලද කරුණු එක්කර ගනිමින් එහි බලපෑම අප සමාජයට දැනවිය යුතු බවටත් අදහස් ඉදිරිපත් විය.

එසේ දුර්වලතා මගහරවාගනිමින් මෙම සැමරැමි උත්සවය අඛණ්ඩව ඉදිරියට පවත්වාගෙන යා යුතු බවටත් එය එක් දිනයක සැමරැමකින් මධ්‍යම ගිය පුළුල් ව්‍යසරියක් තුළ දිවෙන කියාදුමයක් බවට පත්කරගත යුතුය යන අදහසන් මෙහිදී මතු විය.

අනුරූපහන්කරුවීම්වලට එරහිව සැමරැමක් මස්සේ රටේ තොටික සහ සමාජයේ පද්ධතිය ප්‍රතිසංස්කරණයකට පත් කිරීමේ අවශ්‍යතාවය ද මෙහිදී දැක්වූ අතර ඒ සඳහා රාජ්‍ය, රාජ්‍ය තොටෙ, සිවිල් සංචාරක, වින්දිතයන් සහ සාමාජික ජාතාව එකට එක්ව ප්‍රතිපත්තිමය වශයෙන් කටයුතු කළ යුතුය යන අදහස ද මෙහිදී ඉදිරිපත් විය.